

# Ceylon Government Gazette

Published by Authority.

No. 5,789—FRIDAY, JULY 5, 1901.

**PART I.**—General: Minutes, Proclamations Appointments, and General Government Notifications.  
**PART II.**—Legal and Judicial.

**PART III.**—Provincial Administration.  
**PART IV.**—Marine and Mercantile.  
**PART V.**—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
<b>Land Sales:—</b>		<b>Land Acquisition Notices ...</b>	... 1394
Western Province ... ..	1371 & 1393	<b>Land Resumption Notices...</b>	... —
Central Province ... ..	—	<b>Notices under Ordinance No. 1 of 1897 ...</b>	1407 & <i>Suppl.</i>
Northern Province ... ..	—	<b>Abstracts of Season Reports</b>	... —
Southern Province ... ..	1384	<b>Notices under "The Forest Ordinance"</b>	... —
Eastern Province ... ..	—	<b>Sales of Arrack, Opium, and Toll Rents</b>	... 1402
North-Western Province ... ..	1387	<b>Miscellaneous Provincial and District Notices:—</b>	
North-Central Province ... ..	—	Sales of Salt and Timber ... ..	... 1404
Province of Uva ... ..	1390	Notifications of Close Season, Infected Areas, &c	—
Province of Sabaragamuwa ... ..	1391	Specifications under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,161, W. P.

Colonial Secretary's Office,  
Colombo, June 24, 1901.

ON Tuesday, August 6, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale: east.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price
					per Acre.
R 21	Pattiyagama	Kirigollewila	U. Don Karthelis	0 0 34	10
Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east:					
Z 22	Giridara	Kaduruwelawatta	V. Caranis Appu	3 2 3	10
B 23	Do.	Kirigalpottelanda	V. Thelenis Appu	1 1 38	10
E 24	Do.	Tuduwamullewatta	H. Siman Fernando	0 3 33	10
C 23	Do.	Kirigalpotta	L. Issan Appu and others	12 3 1	10
Preliminary plan 1 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east:					
1	Pelpita	Linthirigollewatta	K. Pelis Perera	0 2 25	10
2	Do.	do.	do.	0 0 24	10
9	Do.	Dodangaspitiyakanda	W. John Francis Perera	23 0 0	20



කො.	ගම.	ඉඩමේ නම.	තෙතෙව් අයගේ නම.	මගහ. අ. රූ. ප.	අක්කර. රූ.
278	පැවිලියාව	සිතියම 48. (ලංකාමැනීම.) සක්ඛිව වත්ත	ප. අල්ලියඅප්පු සහ නවත්	1 2 0	10
279	එම	එම	ප. ජුවානියඅප්පු සහ කෙකෙක්	0 0 39	10
280	එම	සක්ඛිව	එම	0 1 36	10
J	පිත්තොවුම	සිතියම 22. (ලංකාමැනීම.) විවදෙඹගහ වත්ත	ග. තෙපානිසා	0 2 36	20
B	පැල්පිට	සිතියම 1. (ලංකාමැනීම.) ලොන්කැරියොල්ලේ වත්ත	ව. ඒබ්‍රහම්	5 2 15	20
V	එම	කම්මනගහ වත්ත	ම. සිංඤ්ජාප්පු	7 3 0	20
Y	එම	කකටගහවත්ත	ස. ත්‍රිකෝර්ස්අප්පු	4 1 28	20
Z	එම	එම	එම	1 0 0	20
W	එම	දෙල්ගහවත්ත	ස. සුගතන් ප්‍රේර සහ කෙකෙක්	0 1 27	20
70	අනුරාධ	සිතියම 47. (ලංකාමැනීම.) වනාන වත්ත	ග. සර්දියෙල් වෙදරුල	0 1 21	20
C 30	කරලේ	සිතියම 16. (ලංකාමැනීම.) කව්වුබෝගහ වත්ත	ම. දඹුල්ල	1 2 6	20
Y 29	එම	කිරිවානා ගොඩැල්ල	ම. දෙව් ගර්ථනාතිස්	0 1 20	20

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේෂර්ස්හැරුණු තොරතුරු, විකිනීමේ කොන්දේසි ගැණ මස්තකීර් දිසාමේ මංගාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තානස්ගේද දැනගත්ව පුළුවන.

සරුතර ආණ්ඩුකාර උතුරු මහත්මයාණන්ගේ ආයුධ ලෙස,  
විසිල්ලු. ඩී. වෙලර්,  
වැඩබලන මහසෙකුකාරිස් මමිස.

No. 1,162, W. P.

Colonial Secretary's Office,  
Colombo, June 24, 1901.

ON Tuesday, August 6, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 10,964. Situation—Meda pattu of Hewagam korale.  
Village—Labugama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
10185	Tutiripitikelelanda	Crown (encroachment by Podi Sinho)	Arecanut plants two years old	0 3 37	10
10186	Do.	do.	To be reserved for road	0 0 3	—

Preliminary plan 7,452. Situation—Udugaha pattu of Hewagam korale.  
Village—Eswatta.

3173	Tunmodaraowita <i>alias</i> Hik-gahalanda-aswedduma	Heirs of Davith Appuhamy Owita		1 0 38	30
3174	Dolabadalanda <i>alias</i> Hik-gahalanda	Crown	Jungle	6 0 36	75

Preliminary plan 9,891. Situation—Udugaha pattu of Hewagam korale.  
Village—Kosgama.

6714	Karatulalanda	Crown	Contains timber, and is close to the Kelani Valley Railway	3 2 27	100
6715	Halgasdeniyalanda	do.	do.	10 0 0	100

Preliminary plan 10,966. Situation—Meda pattu of Hewagam korale.  
Village—Udagama.

10192	Getaudalanda	Crown (encroachment by Thegis Appu)	Ten cocoanut plants six months old	0 0 18	10
10193	Do.	do.	Fifteen cocoanut plants two years old	0 1 16	10

Preliminary plan 10,851. Situation—Palle pattu of Hewagam korale.  
Village—Hewagama.

Z 791	Alubogahalandawatta	K. Don Abraham and another	Garden	1 2 15	100
A 792	Do.	do.	Cocoanuts six to ten years old	1 0 2	25
B 792	Do.	do.	Cocoanuts six to fifteen years old	1 2 8	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.



Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
21	Batumbagahawatta	G. Anthonis de Silva	Old garden	3	3 13
22	Gadumahenawatta	Gustan Koster, Peace Officer, and others	do.	4	3 20
23	Bogahawatta	H. Piloris Pinto	do.	0	2 31
24	Do.	P. Singora Perera	do.	2	1 1
25	Paluwatta	H. Publingahami and others	do.	2	0 21
26	Delgahawatta	S. Don Amaris Appuhami and others	do.	1	3 37
27	Millagahawatta	Don Brasiana Gunasekera, Police Vidane	Old garden	1	3 24
28	Do.	S. Don Jeris Appuhami	do.	1	0 35
29	Do.	J. Karolis de Alwis and others	do.	1	2 36
30	Kawadiapitahena	S. Don Jeris Appuhami	do.	1	3 34
31	Delgahawatta	G. Bastian Appu	do.	9	0 33
32	Polhenawatta	M. Davit Perera and others	do.	2	1 29
33	Bogahawatta	H. Pablis Pinto and others	do.	1	1 11
34	Do.	A. Augustina Perera	do.	2	2 26
35	Do.	do.	do.	2	1 31
36	Kanuketiyaowita	G. Anthonis de Silva	do.	0	1 28
37	Halgahapilleweowita	A. Isohami and others	do.	0	1 25
38	Kanuketiyakumbura	G. Anthonis de Silva	Paddy field	2	0 12
39	Diaporagahakumbura	K. Don Thegis and others	do.	0	2 20
40	Kebellagahakumbura	K. Don Peris Appuhami	do.	1	1 32
41	Millagahawatta	W. Dona Susana Hamine	Old garden	1	2 37
42	Moragahawatta	S. Abbohami and others	do.	3	0 14
43	Delgahawatta	G. Anthonis de Silva	do.	5	1 29
44	Godaporagahawatta	M. Don Hendrick and others	do.	6	1 26
45	Kiripellagahawatta	S. Don Esan Appuhami	do.	4	3 19
46	Gorakagahakumbura	S. Don Baron and others	Paddy field	1	1 39
47	Diaporagahakumbura	L. Poloris Perera and others	do.	2	3 38
48	Delgahawatta	S. Don Amaris Appuhami	Jungle	1	2 15
49	Millagahawatta	S. Don Baron Appuhami and others	Old garden	1	2 12
50	Kebellagahakumbura	J. Karolis de Alwis Appuhami	Paddy field	0	2 2
51	Dehigahawatta	G. Siman Perera and others	Old garden	0	3 34
52	Moragahawatta	do.	do.	2	0 15
53	Nakandawattamulla	M. Don Baron Appuhami	do.	10	2 34
54	Nakandamullaowita	do.	Owita	0	2 21
55	Nakandamullakumbura	do.	Paddy field	1	1 25
56	Kiripellagahawatta	S. Don Juwanis Appuhami	Old garden	3	0 0
57	Hikgahawatta	S. Beleris Appuhami	do.	5	1 1
58	Kahatagahawatta	L. Siman Perera	do.	3	2 39
59	Gorakagahaowita	L. Thomis Perera	Owita	0	1 38
60	Gorakagahawatta	S. Don Baron	Old garden	2	0 14
61	Diaporagahawatta	L. Poloris Perera and others	do.	1	3 19
62	Kekunagahawatta	B. Don Pablis and others	do.	5	0 15
63	Delgahawatta	S. Jeeris Appu and others	do.	8	1 22
64	Millagahawatta	S. Don Alisandri Appuhami	do.	8	0 14
65	Mandoragahakumbura	S. D. Alisandri Appuhami	Paddy field	0	2 33
66	Samadaragahakumbura	A. Isohami	do.	2	0 15
67	Horagahawatta	R. Thomis Perera	Garden	1	0 28
68	Gorakagahawatta	L. Engohami and others	Old garden	3	2 37
69	Moragahawatta	L. Thomis Perera and another	do.	8	1 21
70	Delgahawatta	K. Don Peris and others	do.	3	0 22
71	Do.	J. Simandé Alwis Appuhami	do.	3	1 34
72	Do.	B. Don Joronis Appuhami	do.	2	3 34
73	Do.	K. Don Thegis Appuhami	do.	4	1 21
74	Do.	H. Alwis Bass and others	do.	12	3 18
75	Mandoragahakumbura	S. Don Alisandri Appuhami	Paddy field	1	2 36
76	Delgahawatta	P. Siman Perera	Old garden	0	2 30
77	Asdiyapokunawatta	M. D. Karo Appu	do.	12	1 0
78	Delgahawatta	K. Don Kornelis Appu	do.	1	3 14
79	Millagahaowita	Hendrick Bass and others	Owita	0	3 20
80	Millagahakumbura	do.	Paddy field	2	0 5
81	Asdiyapokunawatta	L. Poloris Perera	Old garden	9	1 12
82	Delgahawatta	K. Don Thegis Appuhami	do.	5	3 26
83	Do.	J. Karolis de Alwis Appuhami	do.	2	0 3
84	Do.	K. Don Peris Appuhami	do.	4	1 8
85	Do.	K. Karnelis Appuhami	do.	4	0 24
86	Alubogahakumbura	P. Julis Perera and others	Paddy field	0	2 18
87	Madadeniyawatta	Liyanage Karolis Perera	Old garden	6	2 18
88	Do.	L. Daniel Perera	do.	4	0 17
89	Delgahawatta	J. Karolis de Alwis Appuhami	do.	2	3 1
90	Alubogahakumbura	K. Don Tegis Appuhami	Paddy field	1	1 32
91	Do.	K. Don Kornelis Appuhami	do.	1	1 14
92	Do.	J. Karolis de Alwis Appuhami	do.	1	0 24
93	Kudaluagarewatta	K. Justina Hamine and another	Old garden	10	2 15
94	Molebaddegahawatta	S. Don Isan Appuhami	do.	8	2 36
95	Kosgahawatta	K. Karolis Appuhami	do.	10	1 5
96	Kudaluagarewatta	Juwanis Saram, Mudaliyar	do.	10	2 9
97	Do.	do.	Jungle	2	2 2
98	Do.	do.	do.	1	2 2

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
99	Medadeniyaowita	L. Daniel Perera	Owita	0	1 11
100	Medadeniyakumbura	L. Andris Perera	Paddy field	0	3 24
101	Medadeniyaowita	L. Poloris Perera	Owita	0	1 12
102	Medadeniyakumbura	S. Johanes Peiris	Paddy field	3	0 35
103	Galwalawattahena	M. Siadoris Silva and others	Old garden	3	1 31
104	Medadeniyakumbura	L. Bastian Perera	Paddy field	0	2 7
105	Do.	L. Poloris Perera	do.	1	0 0
106	Do.	L. Davit Perera	do.	0	0 34
106½	Batadombagahawatta	K. Don Julis and others	Old garden	8	0 8
107	Delgahawatta	L. Simona Perera and others	do.	2	3 11
108	Do.	L. Punchi Nona	do.	3	0 38
109	Do.	Tantirige Simona Perera	do.	11	3 22
110	Getadehigahawatta	N. Karlina Perera and another	do.	9	1 13
111	Do.	K. Don Elias and another	do.	9	0 22
112	Delgahawatta	D. Davit Dias and others	do.	7	0 11
113	Do.	do.	Jungle	3	2 20
114	Moragahawatta	D. Suwaris Dias and others	Old garden	4	0 20
115	Millagahawatta	D. Kornis Dias	do.	3	0 11
116	Helakandekumbura	M. Bastian Alwis Appu	Paddy field	13	0 18
117	Batadombagahawatta	M. Jeris de Silva	Old garden	2	2 3
118	Do.	do.	Jungle	1	2 20
119	Do.	M. Jamel de Silva	Old garden	1	2 35
120	Do.	do.	Jungle	2	0 24
121	Batadombagahaowita	D. Karnelis Dias and others	Owita	1	0 5
122	Batadombagahakumbura	do.	Paddy field	1	1 2
123	Welipillewa	Abram Alwis	Jungle	1	0 10
124	Halbarawekumbura	do.	Paddy field	2	0 31
125	Halbarawewatta	do.	Old garden	40	1 31
126	Do.	do.	Jungle	8	0 29
127	Imbulgahawatta	D. Agonis Dias and others	Old garden	3	1 10
128	Batadombagahakumbura	M. Jeris Silva and others	Paddy field	1	3 28
129	Kahatagahapillewa	M. Jamel de Silva	Old garden	1	3 36
130	Batadombagahawatta	D. Suwaris Dias and others	do.	4	1 31
131	Kosgahalanda	K. Don Davith Appuhami	do.	0	3 0
132	Dawatagahawatta	L. Thomis Perera and others	do.	0	3 7
133	Horagahakumbura	L. Poloris and others	Paddy field	6	2 12
134	Mandoragahakumbura	S. Don Alisandri Appu and others	do.	7	0 29
135	Do.	M. Don Baronchi Appuhami	do.	2	0 37

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

N.B.—Upset price of any Crown land or of half-value lots will be notified at the time of sale.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,163, W. P.

වම් 1901 ක්වු ජුනි මස 25 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාගේ නමින් සේවය කරන සේවකයන්ගේ

විකුණාමිණි ආණ්ඩුවේ ආණ්ඩුවේ ආණ්ඩුවේ ආණ්ඩුවේ විසින් මෙහි පහත සඳහන් වෙන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1901 ක්වු අගෝස්තු මස 9 වෙනි දින වූ සිකුරාදා දවල් 12ට කොළඹ කම්මිලි රේඛා විකුණාමිණි නොකොන් නිකුත් කර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 5,803. පිහිටීම අඹකලෙන් පහල. ගම—වුල්ලෙරියාව.

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	මහත.
			අ. රු. ප.	අ. රු. ප.
1	පිටවලවුල්ලේවත්ත	වි. ක්‍රිස්තියාන් ප්‍රේරු	පරණ වගාව	1 2 13
2	එම	කේ. දෙවිචෝලාමි සහ තවත්	එම	5 3 11
3	එම	කේ. පබ්ලිස් ප්‍රේරු සහ තවත්	එම	2 1 13
4	නුගහකකුඹුර	ශ්‍රීනිවාස තෙරුන්ගේ	කුඹුර	4 3 22
5	ඇම්බුල්ලාගහවත්ත	එම	වගාව	7 3 27
6	නුගහකකුඹුර	එම	කුඹුර	2 3 33
7	බටදෙම්මකහවත්ත	කේ. දෙව් බස්තියාන්	පරණ වගාව	3 1 31
8	කැටකැලකහවත්ත	මේ. දැව්න්අප්පු සහ තවත්	එම	4 1 29
9	දෙල්ලකහවත්ත	ශ්‍රීනිවාස තෙරුන්ගේ	එම	5 2 13
10	පත්තලවත්ත	කේ. සිංඤ්ජු සහ තවත්	එම	5 1 0
11	කුරුඳුවත්ත	බී. බ්‍රික්අප්පුහාමි	එම	3 2 3
12	බටදෙම්මකහවත්ත	බ්‍රි. එවිස් ප්‍රේරු අප්පුහාමි	එම	1 2 34
13	එම	කේ. දෙව් බස්තියාන් අප්පුහාමි	එම	3 3 5
14	බතලගේකහවත්ත	කේ. කාරෝලිස් ප්‍රේරු අප්පුහාමි සහ තවත්	එම	2 1 3
15	බෝගහවත්ත	අ. ඉසෝහාමි සහ තවත්	එම	6 2 12
16	ආර්ලියාවත්ත	කේ. කොරෝලිස් ප්‍රේරු සහ තවත්	එම	3 2 2
17	පාච්චත්ත	කේ. හෝහෝහාමි	එම	1 3 8
18	දෙල්ලකහවත්ත	අ. ඉසෝහාමි සහ තවත්	එම	1 2 18
19	එම	එම	එම	1 0 28

නො.	ඉඩමේ නම.	අයිතියෙහි නිකුත් නා.	අත්දම.	මහත.
				අ. රු. ප.
20	බෝගහවත්ත	සෙ. දෙව් අමාරිය් අප්පුහාමි	පරණ වහාව	1 0 15
21	බවතුම්ගහවත්ත	ඉ. අත්තෝනිස් ද සිල්වා	එම	3 3 13
22	ගමුවාසේනවත්ත	ඉස්තන් කෝස්තර් සමාදාන මුරා දුනියා සහ තවත්	එම	4 3 20
23	බෝගහවත්ත	සේ. පිලෝරිස් පින්තු	එම	0 2 31
24	එම	පො. සිංකෝරු පෙරේරා	එම	2 1 1
25	පාළුවත්ත	සේ. පබ්ලික්කාසාමි සහ තවත්	එම	2 0 21
26	දෙල්ගහවත්ත	ස. දෙව් අමාරිය් අප්පුහාමි සහ තවත්	එම	1 3 37
27	මිල්ලගහවත්ත	දෙව් මුංසියානා ඉනසේකර පොලිස් විදායේ සහ තවත්	එම	1 3 24
28	එම	ස. දෙව් පීරිස් අප්පුහාමි	එම	1 0 35
29	එම	ජ. කරෝලිස් ද අල්විස් සහ තවත්	එම	1 2 36
30	කවසියාපිටිසේන	ස. දෙව් පීරිස් අප්පුහාමි	කැලේ	1 3 34
31	දෙල්ගහවත්ත	ගො. දෙව් බස්නිසන් අප්පු	එම	9 0 33
32	පොල්සේනවත්ත	මා. දුට්ටු ප්‍රේරු සහ තවත්	පරණ වහාව	2 1 29
33	බෝගහවත්ත	සෙ. පබ්ලික් පින්තු සහ තවත්	එම	1 1 11
34	එම	අ. අගොස්නියා ප්‍රේරු	එම	2 2 26
35	එම	එම	එම	2 1 31
36	කහුකැවිස මිව්ව	ඉ. අත්තෝනිස් ද සිල්වා	මිව්ව	0 1 28
37	කල්ගහපිල්ලාමේ මිව්ව	අ. ඉසොහාමි සහ තවත්	එම	0 1 25
38	කහුකැවිස කුඹුර	ඉ. අත්තෝනිස් ද සිල්වා	කුඹුර	2 0 12
39	දිසපොරගහ කුඹුර	කු. දෙව් තේගිස් සහ තවත්	එම	0 2 20
40	කැමැල්ලාගහකුඹුර	කු. දෙව් පීරිස් අප්පුහාමි	එම	1 1 32
41	මිල්ලගහවත්ත	පී. දොන සුසානාහාමිසේ	පරණ වහාව	1 2 37
42	මොරගහවත්ත	සරත්තේ අබ්බොහාමි	එම	3 0 14
43	දෙල්ගහවත්ත	ඉ. අත්තෝනිස් ද සිල්වා	එම	5 1 29
44	ගොඩපොරගහවත්ත	ම. දෙව් ගෙනදිස් සහ තවත්	එම	6 1 26
45	කිරිපැල්ලගහවත්ත	ස. දෙව් ඉසන් අප්පුහාමි	එම	4 3 19
46	ගොරකහවත්ත	ස. දෙව් බාරොන් සහ තවත්	කුඹුර	1 1 39
47	දිසපොරගහකුඹුර	ලී. පොලෝරිස් ප්‍රේරු සහ තවත්	එම	2 3 38
48	දෙල්ගහවත්ත	ස. දෙව් ආමාරිය් අප්පුහාමි	කැලේ	1 2 15
49	මිල්ලගහවත්ත	ස. දෙව් බාරොන් අප්පුහාමි සහ තවත්	පරණ වහාව	1 2 12
50	කැමැල්ලගහකුඹුර	ජ. කරෝලිස් ද අල්විස් අප්පුහාමි	කුඹුර	0 2 2
51	දෙහිගහවත්ත	ගො. සිමන් ප්‍රේරු සහ තවත්	පරණ වහාව	0 3 34
52	මොරගහවත්ත	එම	එම	2 0 15
53	නාකන්දවත්තේ මිල්ල	ම. දෙව් බාරොන් අප්පුහාමි	එම	10 2 34
54	නාකන්දමුල්ලේ මිව්ව	එම	මිව්ව	0 2 21
55	නාකන්දමුල්ලේ කුඹුර	එම	කුඹුර	1 1 25
56	කිරිපැල්ලගහවත්ත	ස. දෙව් ජුවානිස් අප්පුහාමි	පරණ වහාව	3 0 0
57	හිග්ගහවත්ත	ස. බැලරිස් අප්පුහාමි	එම	5 1 1
58	කහවතහවත්ත	ලීසනගේ සිමන් ප්‍රේරු	එම	3 2 39
59	ගොරකහමිව්ව	ලී. තෝමිස් ප්‍රේරු	මිව්ව	0 1 38
60	ගොරකහවත්ත	ස. දෙව් බාරොන්	පරණ වහාව	2 0 14
61	දිසපොරගහවත්ත	ලී. පොලෝරිස් ප්‍රේරු සහ තවත්	එම	1 3 19
62	කැකුනගහවත්ත	බ. දෙව් පබ්ලික් සහ තවත්	එම	5 0 15
63	දෙල්ගහවත්ත	ස. පීරිස් අප්පු සහ තවත්	එම	8 1 22
64	මිල්ලගහවත්ත	ස. දෙව් අලිසන්ද්‍රි අප්පුහාමි	එම	8 0 14
65	මන්දෙරගහකුඹුර	එම	කුඹුර	0 2 33
66	සමදරගහකුඹුර	අත්තන්දර ආවිච්චේ ඉසෝහාමි	එම	2 0 15
67	ගොරගහවත්ත	ර. තෝමිස් ප්‍රේරු	පරණ වහාව	1 0 28
68	ගොරකහවත්ත	ලී. එන්ගොහාමි සහ තවත්	එම	3 2 37
69	මොරගහවත්ත	ලී. තෝමිස් ප්‍රේරු සහ කෙනෙක්	එම	8 1 21
70	දෙල්ගහවත්ත	කු. දෙව් පීරිස් සහ තවත්	එම	3 0 22
71	එම	ජ. සිමන්ද අල්විස් අප්පුහාමි	එම	3 1 34
72	එම	බැ. දෙව් තේරෝනිස් අප්පුහාමි	එම	2 3 34
73	එම	කු. දෙව් තේගිස් අප්පුහාමි	එම	4 1 21
74	එම	සෙ. අල්විස් බාස් සහ තවත්	එම	12 3 18
75	මන්දෙරගහ කුඹුර	ස. දෙව් අලිසන්ද්‍රි අප්පුහාමි	කුඹුර	1 2 36
76	දෙල්ගහවත්ත	පො. සිමන් ප්‍රේරු	පරණ වහාව	0 2 30
77	අස්දිසපොකුන වත්ත	මනිසෙල් දිසෙස්සේ කරෝ අප්පු	එම	12 1 0
78	දෙල්ගහවත්ත	කු. දෙව් කොර්නේලිස් අප්පු	එම	1 3 14
79	මිල්ලගහමිව්ව	සේවාගමගේ ගෙනදිස් බාස් සහ තවත්	මිව්ව	0 3 20
80	මිල්ලගහකුඹුර	එම	කුඹුර	2 0 5
81	අස්දිසපොකුන වත්ත	ලී. පොලෝරිස් ප්‍රේරු	පරණ වහාව	9 1 12
82	දෙල්ගහවත්ත	කු. දෙව් තේගිස් අප්පුහාමි	එම	5 3 26
83	එම	ජ. කරෝලිස් ද අල්විස් අප්පුහාමි	එම	2 0 3
84	එම	කු. දෙව් පීරිස් අප්පුහාමි	එම	4 1 8
85	එම	කු. කර්නේලිස් අප්පුහාමි	එම	4 0 24
86	අළුබෝගහකුඹුර	පො. ජූලිස් ප්‍රේරු සහ තවත්	කුඹුර	0 2 18
87	මඩදෙහිසේවත්ත	ලී. කරෝලිස් ප්‍රේරු	පරණ වහාව	6 2 18

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	මහත.	
				අ. රු.	ප.
88	මඩදෙනියේවත්ත	ලී. බැනියෙල් ප්‍රෙරු	පරණ වගාව	4	0 17
89	දෙල්ගහවත්ත	ජ. කරෝලියද අල්විස් අප්පුහාමි	එම	2	3 1
90	අලුබෝගහකුඹුර	කු. දෙව් කේතීස් අප්පුහාමි	කුඹුර	1	1 32
91	එම	කු. දෙව් කොර්නෙලියස් අප්පුහාමි	එම	1	1 14
92	අළුබෝගහකුඹුර	ජ. කරෝලියද අල්විස් අප්පුහාමි	එම	1	0 24
93	කුඩුඑවාගර්වත්ත	කු. පුස්තිනාහාමිනේ සහ කෙනෙක්	පරණ වගාව	10	2 15
94	මෝල්බද්දේගහවත්ත	ස. දෙව් ඉසන් අප්පුහාමි	එම	8	2 36
95	කොස්ගහවත්ත	කු. කරෝලියස් අප්පුහාමි	එම	10	1 5
96	කුඩුඑවාගර්වත්ත	පුච්චන්ද්‍ර චන්ද්‍රලියාමා	එම	10	2 9
97	එම	එම	කැලේ	2	2 2
98	එම	එම	එම	1	1 2
99	මැදදෙනිය මිච්ච	ලියනගේ බැනියෙල් ප්‍රෙරු	මිච්ච	0	1 11
100	මැදදෙනිය කුඹුර	ලී. අන්ද්‍රිස් ප්‍රෙරු	කුඹුර	0	3 24
101	මැදදෙනිය මිච්ච	ලී. පොලෝරිස් ප්‍රෙරු	මිච්ච	0	1 12
102	මැදදෙනිය කුඹුර	සු. කේතානිස් පිරිස්	කුඹුර	3	0 35
103	ගල්වල වත්ත නේත	ම. සියදෙප්ප් සිල්වා සහ නවන්	පරණ වගාව	3	1 31
104	මැදදෙනිය කුඹුර	ලියනගේ බස්තියන් ප්‍රෙරු	කුඹුර	0	2 7
105	එම	ලියනගේ පොලෝරිස් ප්‍රෙරු	එම	1	0 0
106	එම	ලී. දුමින් ප්‍රෙරු	එම	0	0 34
106½	බවදෙඹගහවත්ත	ක. දෙව් පුලිස් සහ තවන්	පරණ වගාව	8	0 8
107	දෙල්ගහවත්ත	ලී. සීමෝනා ප්‍රෙරු සහ තවන්	එම	2	3 11
108	එම	ලී. පුස්තිනෝනා	එම	3	0 38
109	එම	ක. සීමෝනා ප්‍රෙරු	එම	11	3 22
110	ගැවදෙඹගහවත්ත	ත. කරලියා ප්‍රෙරු සහ කෙනෙක්	එම	9	1 13
111	එම	කු. දෙව් එලියස් සහ කෙනෙක්	එම	9	0 22
112	දෙල්ගහවත්ත	ද. දුමින් බසස් සහ තවන්	එම	7	0 11
113	එම	එම	කැලේ	3	2 20
114	මොරගහවත්ත	ද. සුචාරිස් දියස් සහ තවන්	පරණ වගාව	4	0 20
115	මිල්ලගහවත්ත	ද. කොර්නිස් දියස්	එම	3	0 11
116	ගැලකන්දේකුඹුර	මු. බස්තියන් අල්විස්අප්පු	කුඹුර	13	0 18
117	බවදෙඹගහවත්ත	ම. ජීරිස් ද සිල්වා	පරණ වගාව	2	2 3
118	එම	එම	කැලේ	1	2 20
119	එම	ම. ජමෙල් ද සිල්වා	පරණ වගාව	1	2 35
120	එම	එම	කැලේ	2	0 24
121	එම මිච්ච	ද. කාර්නෙලියස් දියස් සහ තවන්	මිච්ච	1	0 5
122	බවදෙඹගහකුඹුර	එම	කුඹුර	1	1 2
123	වැලිපිල්ලාව	එමුම අල්විස්	කැලේ	1	0 10
124	ගාල්බර්වෙකුඹුර	එම	කුඹුර	2	0 31
125	ගාල්බර්වෙවත්ත	එම	පරණ වගාව	40	1 31
126	එම	එම	කැලේ	8	0 29
127	ඉඹුල්ගහවත්ත	ද. අගෝනිස් දියස් සහ තවන්	පරණ වගාව	3	1 10
128	බවදෙඹගහකුඹුර	ම. ජීරිස් සිල්වා සහ තවන්	කුඹුර	1	3 28
129	කකඩගහපිල්ලාව	ම. ජමෙල් ද සිල්වා	පරණ වගාව	1	3 36
130	බවදෙඹගහවත්ත	ද. සුචාරිස් දියස් සහ තවන්	එම	4	1 31
131	කොස්ගහලත්ද	කු. දෙව් දුමින් අප්පුහාමි	එම	0	3 0
132	දවවගහවත්ත	ලො. කෝමස් ප්‍රෙරු සහ තවන්	එම	0	3 7
133	ගොරගහකුඹුර	ලී. පොලෝරිස් සහ තවන්	කුඹුර	6	2 12
134	මාන්දෝරගහකුඹුර	ස. දෙව් අලියන්ද්‍රිඅප්පු සහ තවන්	එම	7	0 29
135	එම	ම. දෙව් බාරෝර් අප්පුහාමි	එම	2	0 37

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පනරාලිවත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාසිසානි ආණ්ඩුවේ එජන්තලත්තාන්සේගෙන්ද දැනගන්ව පුවමන.

ගොදව බලනු.—අම් ආණ්ඩුව සත්කම ඉඩමක් ඇද්ද එහි අක්කර මිල විකිනීමේදී දුඹුමිදෙනු ලැබේ.

ගරුකර ආණ්ඩුකාර උතුරුබත්වගන්සේගේ ආඥාව ලෙස,  
 බිහිලු. පී. පෙරේරා,  
 වැඩබලන මහසෙකුකාරිස් මමත.

No. 1,164, w. P. Colonial Secretary's Office, Colombo, June 28, 1901.

ON Friday, August 23, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 10,888. Situation—Adikari pattu of Siyane korale west. Village—Siyambalape.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
9899	Kosgahawatta	K. Don Cornelis Appu	Garden	0 0 34	100
9900	Do.	do.	do.	0 0 18	100



Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 10,979. Situation—Palle pattu of Hewagam korale. Village—Kalalgoda.						
10237	Etaheraliyagahalanda	Crown	A few del and other trees	1	3 15	50
10238	Do.	do.	Reservation for a road	0	0 14	—
10239	Dolalanda	do.	A few del and other trees	2	2 21	50
10240	Do.	do.	Owita	0	0 26	10
Preliminary plan 8,451. Situation Palle pattu of Hewagam korale. Village—Homagama.						
6371	Kahatagahalanda	Crown	Low jungle	1	3 29	50
Preliminary plan 7,617. Situation—Dunagaha pattu of Alutkuru korale north. Village—Delwagura.						
T 376	Kahatagahawatta	H. Allis Perera	Old garden	0	3 11	200
V 376	Do.	do.	do.	2	2 22	200
W 376	Do.	H. Juanis Sinno	do.	1	0 8	100
X 376	Do.	H. Ausede Naide	do.	0	0 24	100
Y 376	Ketakelagahawatta	H. Juan Naide	do.	4	0 4	150
Z 376	Do.	H. Amaris Fernando	do.	0	0 38	150
A 377	Do.	H. Juan Naide	do.	1	0 37	100
B 377	Ketakelagahalanda	P. Amaris Fernando	do.	1	3 20	100
C 377	Do.	H. Davith Sinno	do.	0	0 22	100
3681	Do.	Crown	Reserved for a burial ground	1	0 39	—
D 377	Do.	Perisge Mananhami	Garden	1	3 15	100
E 377	Do.	P. Amaris Fernando	do.	1	2 9	100
I 377	Maradangahadalupotakumbura	H. Ausede Naide	Field	1	0 8	100
Preliminary plan 11,006. Situation—Meda pattu of Hewagam korale. Village—Kurugala.						
10336	Kandabodalanda watta	G. Gregoris Appu	Cocoanut six years old (encroachment)	1	2 0	25
10337	Kandabodalanda	Crown	Jungle	0	2 22	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,164, W. P.

වර්ෂ 1901 ජූනි මස 28 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනරාල්ගේ කන්දේරුවේදී.

මහසෙනෙට්ටු ජනරාල්ගේ මහලේඛන කාර්යාලයේ වර්ෂ 1901 ජූනි මස 23 වෙනි දිනට පිටුපසින් 12 වන කොළඹ කඩවේ රජයේ විකුණන ලද කොටසක් නිවැරදි කර දෙන්නට යොදා ගැනීමට.

පිටිකම 10,888. පිටිකම බස්නාහිර සිංහල කොටසේදී අදිකාරිපත්තුව. ගම—සිංහලාපේ.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවීම.	අන්දම.	මහස. ගම මිල.		
				අ. රු. ප.	රු.	
9899	කොස්ගමවත්ත	ක. දෙව් කොර්ගේලියදරපු	වගාව	0	0 34	100
9900	එම	එම	එම	0	0 18	100
පිටිකම 10,979. පිටිකම හේවාගමකොරලේ පල්ලේපත්තුව. ගම—කලලේගොඩ.						
10237	ඇටතෙරලියගමකලන්ද	අණ්ඩුව	දෙල්ගස් සවිල්පයක් සහ තවත් ගස්	1	3 15	50
10238	එම	එම	පාරකඩ ඉතුරුකර කී බෙහෙවීම (තහනම්)	0	0 14	—
10239	දෙල්ලන්ද	එම	දෙල්ගස් සවිල්පයක් සහ තවත් ගස්	2	2 21	50
10240	එම	එම	මිටිට	0	0 26	10
පිටිකම 8,451. ගම—කෝමගම.						
6371	කකටගලන්ද	අණ්ඩුව	ලද කැලේ	1	3 29	50
පිටිකම 7,617. පිටිකම උතුරු අළුත්කුරුකොරලේ දුකගමපත්තුව. ගම—දෙල්ලේගොඩ.						
T 376	කකටගමවත්ත	ක. අල්ලිය පුර	පරණ වගාව	0	3 11	200
V 376	එම	එම	එම	2	2 22	200
W 376	එම	ක. ජුවානිස් සිංකෝ	එම	1	0 8	100
X 376	එම	ක. අත්තේද නයිදේ	එම	0	0 24	100
Y 376	කැටකැලගමවත්ත	ක. ජුවන් නයිදේ	එම	4	0 4	150
Z 376	එම	ක. අමාරිස් ප්‍රනාන්දු	එම	0	0 38	150
A 377	එම	ක. ජුවන් නයිදේ	එම	1	0 37	100
B 377	කැටකැලගමවත්ත	ප. අමාරිස් ප්‍රනාන්දු	එම	1	3 20	100
C 377	එම	ක. දාවිත් සිංකෝ	එම	0	0 22	100

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර යක් මිල. රු.
3681	කැටකැලගහලන්ද	ආණ්ඩුව	සොහොන් හුමියකට		
D 377	එම	පිරිස්ගේ මානක්කාමි	ඉතුරුඉඩම(ගහනම්)	1 0 39	—
E 377	එම	පී, අමාරිස් ප්‍රනාන්දු	වගාව	1 3 15	100
I 377	මරදන්ගහ දඹපොහේ කුඹුර	ක. අත්පෙදෙ නයිදේ	එම	1 2 9	100
10336	සිනියම 11,006. කන්දබොඩලන්ද වත්ත	පිහිටිම හේවාගම්කෝරලේ මැදපන්දුව. ග. ඉරෝරිස්අප්පු	කුඹුර 6 අවරුදු වසස් පොල් වැඩිපුර අල්ලාගත් ඉඩම	1 0 8	100
10337	කන්දබොඩ ලන්ද	ආණ්ඩුව	කැලේ	1 2 0 0 2 22	25 15

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේකර්පනරාලු උත්සාහයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,  
 ඩිමිල්පු. පී. චෙලර්.  
 වැඩබලන මහසෙක්‍රතාරිස් මම්හ.

No. 1,165, W. P.

Colonial Secretary's Office,  
 Colombo, June 28, 1901.

ON Tuesday, August 20, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 3,570. Situation—Palle pattu of Salpiti korale.  
 Village—Pellenwatta.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
7579	Etaheraliyagahakanatta	E. Isan Appu and others	Garden	7 3 8	40
7580	Do.	Crown	Jungle	12 2 14	20
7581	Do.	E. Isan and others	Garden	2 3 28	40
7583	Do.	do.	do.	0 2 25	40
7584	Do.	do.	do.	0 0 38	40
7585	Do.	do.	do.	0 2 23	40

Preliminary plan 10,907. Situation—Palle pattu of Salpiti korale.  
 Village—Pelenwatta.

9961	Digganagodellakanatta	Crown	Jungle	2 3 35	35
9962	Digganagodellawatta	K. Dinnahamy	Ten cocoanut plants 2 to 7 years old	0 2 30	75
9963	Do.	N. Thomis	Cocoanut and jak 3 to 13 years	0 1 30	75
9964	Digganagodellahena	N. Bastian	Cinnamon 2 years old	1 0 32	75
S 798	Egulawatta	E. Gabriel	Cocoanut and jak 5 to 30 years	1 1 34	75

Preliminary plan 8,250. Situation—Palle pattu of Salpiti korale.  
 Village—Pelenwatta.

5724	Karaketiya	H. Nonohami	Cocoanut and jak 2 to 14 years old	0 1 21	50
G 470	Batadombagahakumbura	W. Don Nicholas	Paddy field	7 2 30	100
5725	Karaketiyanakatta	W. M. Juanis Appuhamy	Six cocoanut plants two years old	0 0 34	30

Preliminary plan 2,125. Situation—Udugaha pattu of Salpiti korale.  
 Village—Sangarama.

Y 661	Alubogahawatta	T. Menchihami and G. Hendrick and others	Old garden	5 2 34	150
-------	----------------	--	------------	--------	-----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
 W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 1,165, W. P.

මේ 1901 ස්වල්ප ජුනි මස 28 වෙනි දින කොළඹ මහසෙක්‍රතාරිස් උත්සාහයන්ගේ කන්දෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මේ 1901 ස්වල්ප අගෝස්තු මස 20 වෙනි දින වූ අගහරුවාද දවල් 12ව කොළඹ කමිටේරිස්දේ විකුණන්නට නොහොත් නිවැරදි කර දෙන්නට ගෙදෙනවා ඇත.

සිනියම 3,570. පිහිටිම සල්පිටිකෝරලේ පල්ලේපන්දුව. ගම්—පැලුන්වත්ත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර යක් මිල. රු.
7579	ඇටහෙරලියගහකහන්ත	එ. ඉසන්අප්පු සහ තවත්	වගාව	7 3 8	40
7580	එම	ආණ්ඩුව	කැලේ	12 2 14	20

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අත්දම.	අක්කර		
				මහත.	රූ.	
7581	ඇවතෙරලියගහකකනන්ත	එ. ඉසක් සහ නවන්	වගාව	2	3 28	40
7583	එම	එම	එම	0	2 25	40
7584	එම	එම	එම	0	0 38	40
7585	එම	එම	එම	0	2 23	40
සිතියම 10,907.						
9961	දිත්තොනගොඩැල්ල	ආණ්ඩුව	කැලේ	2	3 35	35
9962	කනන්ත	කැ. දින්නාමාමි	අවුරුදු 2 හිට 7 දක්වා වසස් පොල් 10	0	2 30	75
9963	එම	න. කෝමිස්	අවුරුදු 3 හිට 15 දක්වා වසස් පොල්සහ කොස්	0	1 30	75
9964	එම සේන	න. බස්නියන්	2 අවුරුදු වසස් කුරුදු	1	0 32	75
S 798	ඇතුලවන්ත	එදිරිසි.ආම්බිමේ ගමුරුල්	අවුරුදු 5 හිට 30 දක්වා වසස් පොල් සහ කොස්	1	1 34	75
සිතියම 8,250.						
5724	කරකැවිය	ගපුආම්බිමේ නොකෝතාමි	අවුරුදු 2 හිට 14 දක්වා වසස් පොල් සහ කොස්	0	1 21	50
G 470	බටදෙමගහකුඹුර	පිත්තමගේ දෙන්නිකුලයේ	කුඹුර	7	2 30	100
5725	කරකැවියකනන්ත	ව. ම. ප්‍රවානිස් අප්පුතාමි	2 අවුරුදු වසස් පොල් පැල 6ක්	0	0 34	30
සිතියම 2,125.						
Y 661	අඵබෝගහවන්ත	පිහිටිම සල්පිටිකෝරලේ උඩුගහපන්තුව. ගම්—සන්තරම. ව. මැන්විතාමි; ග. ගෙවදික් සහ නවන්	පරණ වගාව	5	2 34	150

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තයාගේ සේවයෙන්, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ මාංගාචාර්ය ආණ්ඩුවේ එස්.කරුණානාන්දුගේ සේවයෙන් දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්දන්ගේ සේවයෙන් ආඥා ලෙස,  
 ඩබ්ලිව්. ඩී. මේරර්,  
 වැඩබලන මහලේකාරීය වර්ග.

No. 1,166, w. P.

Colonial Secretary's Office,  
 Colombo, June 26, 1901.

ON Tuesday, August 20, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 10,227. Situation—Udugaha pattu of Siyane korale.  
 Village—Dematadenikanda and Werasurikanda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
7530	Delgahalanda	Crown	Jungle (to be reserved)	60	2 16	—
				Village—Debehera.		
7536	Millagahalanda	Crown	Low jungle	11	2 36	30
V 686	Moraulakumbura	Dematadenipatirannehalage Thelenis	Paddy field	1	1 15	30
7542	Kahatagahalanda (Uralinkanda)	Crown	To be reserved as a burial ground	0	3 18	—
M 687	Palmadawatta	Horatalpedige Somiya and Sima	Old garden	0	1 2	50
N 687	Palmadawatta or Kalahugahalanda (Uralinkanda)	do.	Garden	0	0 32	50
				Village—Werasurikanda.		
7549	Paragahatenna	Crown	Forest and jungle (to be reserved)	107	0 26	—
7555	Kahatagahalanda	do.	Jungle (to be reserved)	28	0 32	—
				Village—Bonnuwa and Debehera.		
7540	Madapolalandetenna (Uralinkanda)	Crown	Jungle (to be reserved)	67	1 24	—
7541	Kajugahalanda (Uralinkanda)	do.	do.	72	0 0	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
 W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 1,166, W. P.

වම් 1901 ක්වු ජුනි මස 26 වෙනි දින කොළඹ

මහසෙනෙහිපාලිපායයේ කන්තෝරුවෙහි.

කන්තෝරුවෙහි වංශ විවිධ ආණ්ඩුවේ ඒජන්තාලයකින් විසින් මෙහි පහත සඳහන්වන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු අගෝස්තු මස 20 වෙනි දිනට අහසරුවාද දවල් 12ට කොළඹ කවිවේරියේදී විකුණනු ලබන නොහොත් නිවැරදි කර දෙවන දෙනෙහි වා ඇත.

සිතියම 10,227. පිහිටීම සිංහලකෝරළේ උඩුගහපත්තුව. අයිතිකම් කියවනා:—ආණ්ඩුව. අක්කර මහත. සක මිල. රු.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	අ. රු. ප.	රු.
7530	දෙමටදෙතිකන්ද සහ විර				
	සුරිකන්ද	දෙල්ගහලන්ද	තහනම්	60	2 16
7536	දෙබහාර	මිල්ලගහලන්ද	ලද කැලාව	11	2 36 30
V 686	එම	අයිතිකම් කියවනා:—දෙමටදෙතිකන්ද නැගලාගේ තොලකින්. මොරලලකුඹුර	කුඹුර	1	1 15 30
7542	එම	අයිතිකම් කියවනා:—ආණ්ඩුව. කහවගහලන්ද (උරලීන් කන්ද)	තහනම්	0	3 18
M 687	එම	අයිතිකම් කියවනා:—හොරගල්පේදියේ කොමිටිය සහ සීමා. පල්ලමඩවත්ත	පරන වහාව	0	1 2 50
N 687	එම	එම නොහොත් කොලඹුගහලන්ද (උරලීන් කන්ද)	වහාව	0	0 32 50
7549	වරසුරිකන්ද	අයිතිකම් කියවනා:—ආණ්ඩුව. පෙරගහකැන්ත	තහනම්	107	0 26
7555	එම	කහවගහලන්ද	එම	28	0 32
7540	බොන්නුව සහ දෙබහාර	මඩපොලන්දගැන්ත (උරලීන් කන්ද)	එම	67	1 24
7541	එම	කපුගහලන්ද (උරලීන් කන්ද)	එම	72	0 0

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡන්තාලයකින් විසින් මෙහි කොන්දේසි ගැණ බස්කැනි දිසාවේ වංශ විවිධ ආණ්ඩුවේ ඒජන්තාලයකින් විසින් මෙහි පහත සඳහන්වන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු අගෝස්තු මස 27 වෙනි දිනට අහසරුවාද දවල් 12ට කොළඹ කවිවේරියේදී විකුණනු ලබන නොහොත් නිවැරදි කර දෙවන දෙනෙහි වා ඇත.

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්තකයේ ආඥාලෙස,  
 ඩබ්ලිවු. ටී. මේලර්,  
 වැඩබලන මහසෙනෙහිපාලිපායයේ.

No. 1,167, W. P.

Colonial Secretary's Office,  
 Colombo, July 3, 1901.

ON Tuesday, August 27, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 5 (cadastral plan). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
C 10	Nikawala	Mahaowita	B. A. Johanis Perera	0 2 2	20
I 33	Dangalla	Preliminary plan 18 (cadastral survey). Kelagahawatta	Situation—Gangaboda pattu of Siyane korale east. J. A. Saram Appu	0 3 34	20
V 30	Udakanampella	Preliminary plan 17 (cadastral survey). Weliamunehena	Situation—Gangaboda pattu of Siyane korale east. C. P. Samarakkodi	8 0 0	20
Z 2	Fugoda	Preliminary plan 2 (cadastral survey). Kelagahawatta	Situation—Gangaboda pattu of Siyane korale east. W. K. Punchi Nona and others	0 1 21	10
Z 8	Detemulla	Preliminary plan 5 (cadastral survey). Kahatagahawatta	Situation—Gangaboda pattu of Siyane korale east. R. A. Deonis and others	0 2 26	10
G 10	Nikawala	Galgediangodawatta	K. A. Jamis Appu and others	0 1 27	10
J 6	Owitigama	Preliminary plan 4 (cadastral survey). Paratapayalanda	Situation—Gangaboda pattu of Siyane korale east. R. A. Enohami	1 0 25	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
 W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 1,167, W. P.

වම් 1901 ක්වු ජූලි මස 3 වෙනි දින කොළඹ

මහසෙනෙහිපාලිපායයේ කන්තෝරුවෙහි.

කන්තෝරුවෙහි වංශ විවිධ ආණ්ඩුවේ ඒජන්තාලයකින් විසින් මෙහි පහත සඳහන්වන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු අගෝස්තු මස 27 වෙනි දිනට අහසරුවාද දවල් 12ට කොළඹ කවිවේරියේදී විකුණනු ලබන නොහොත් නිවැරදි කර දෙවන දෙනෙහි වා ඇත.

සිතියම 5. (ලංකාමැනීම). සිංහලකෝරළේ ගහබොවපත්තුව. අක්කර මහත. සක මිල. රු.

නො.	ගම.	ඉඩමේ නම.	නොහොච අගයේ නම.	අ. රු. ප.	රු.
C 10	නිකවල	මහබිම්ව	බ. තේනැතිස් ප්‍රෙරු	0	2 2 20

කො.	ගම.	ඉඩමේ නම.	නොගෙවී ඇතැයි කම.	මහක. අ. රු. ප.	අක්කර සහ මිල. රු.
I 33	දත්තල්ල	සිතියම 18. (ලංකාමැනීම). කැලගහවත්ත	ජ. ඒ. සරම්අප්පු	0 3 34	20
V 30	ලඬකනන්දපැල්ල	සිතියම 17. (ලංකාමැනීම). වැලිඅමුණේ සේන	සී. පී. සමරත්නකොඩි	8 0 0	20
Z 2	පුගොඩ	සිතියම 2. (ලංකාමැනීම). කැලගහවත්ත	ව. ක. පුත්තේනායක නවත්	0 1 21	10
Z 8	දකුමුල්ල	සිතියම 5. (ලංකාමැනීම). කුකුඩගහවත්ත	ර. ඒ. දියෝතිස් සහ නවත්	0 2 26	10
G 10	නිකවල	ගල්ගෙඩිඅත්ගොඩ වත්ත	ක. ඒ. ජේම්ස්අප්පු සහ නවත්	0 1 27	10
J 6	බිච්චිගම	සිතියම 4. (ලංකාමැනීම). පරතපොලන්ද	ර. ඒ. එනෝනාමි	1 0 25	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්චනරුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශ හිටපු ආණ්ඩුවේ ඒජන්තරුන්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,  
බිච්චිපු. පී. චේලර්,  
වැඩබලන මහසෙනෙකාරීජ්ඣ මමිස.

No. 1,168, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 3, 1901.

ON Friday, August 16, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 9,414. Situation—Udugaha pattu of Hewagam korale.  
Village—Avisawella.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
W 596	A portion of Farnham estate	Proprietor of Farnham estate	Rooky land	0 2 0	50
D 113	Daminagahawatta	P. Selenchi Appu	Garden	5 0 13	300
J 597	Kituldeniya	L. Amarasekera, Mudaliyar	—	2 1 0	20
8413	Telatiyagalalanda	Sugathan Appu	Encroachment	1 3 23	20
8414	Kosgahawatta	M. K. Davith	do.	0 0 34	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale may be obtained from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,168, W. P.

වර්ෂ 1901 ක්වු ජුලි මස 3 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජ්ඣන්තාන්සේගේ කන්තෝරුවේදී,

බස්නාහිර දිසාවේ වංශ හිටපු ආණ්ඩුවේ ඒජන්තරුන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වු අගෝස්තු මස 16 වෙනි දිනවූ සිකුරාදා දවල් 12ට කොළඹ කම්බේරිසේදි විකුණත්ව නොගොත් නිවැසුණදෙත්ව ගෙදෙනවා ඇත.

සිතියම 9,414. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගම—අවිසසාවල්ල. අක්කර මහක. සහ මිල. රු.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම	අ. රු. ප.	රු.
W596	ෆාර්න්හැම් ගම් වත් තෙත් පංගුවත් සිතියම 379.	ෆාර්න්හැම් වත්ත අයිතිකාරයා	ගල්සහිත ඉඩම	0 2 0	50
D 113	දමින්තහහවත්ත	පිහිටීම කාපිච්චිකෝරලේ ජේගහපත්තුව.	කළු—කල්පිලිය. වගාව	5. 0 13	300
J 597	කිතුල්දෙතිස	සිතියම 4,315. පිහිටීම සිසනාකෝරලේ වැදපත්තුව.	ගම්—නිහාරිග.	2 1 0	20
8413	තැලිච්චිපොලන්ද	සිතියම 10,456. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.	ගම්—කොස්ගම. වැඩිපුර ඇල්ලාගත් ඉඩම	1 3 23	20
8414	කොස්ගහවත්ත	ම. කේ. දාවිත්	එම	0 0 34	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්චනරුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශ හිටපු ආණ්ඩුවේ ඒජන්තරුන්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,

බිච්චිපු. පී. චේලර්,  
වැඩබලන මහසෙනෙකාරීජ්ඣ මමිස.

## LAND SALES IN THE SOUTHERN PROVINCE

No. 1,129, S. P.

Colonial Secretary's Office,  
Colombo, June 21, 1901.

ON Monday, August 26, 1901, at 12 noon, and on the following days, the Assistant Government Agent for the Hambantota District will put up to sale or settlement, at his office in Tangalla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-eight allotments of lands situated in the West Giruwa pattu of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 5,427.—Mandaduwa.				
		Applicant—Miskin Packir.				
	12390	Parandalwala	Crown	Small tank	0 1 0	10
	12391	Etakomeparandalwalahena	do.	Citronella garden	10 0 34	50
G	593	Alutweweatmaga	R. P. Don Dionis	do.	0 3 12	50
H	593	Do.	do.	Garden	0 2 9	30
I	593	Do.	R. P. Don Dionis and another	Deniya	0 1 4	20
J	593	Alutwewekumburu	do.	Field	1 3 0	20
	12393	Arikomehena	—	do.	1 1 8	15
		Applicant—D. J. Abeywickrema.				
	12394	Arikomehena	Crown	Cocoanut garden	0 0 37	30
	12395	Do.	do.	Jungle	1 0 33	10
	12396	Arikomehena or Welawaraka-henepandurewatta	do.	Cocoanut garden	0 2 31	20
	12397	Arikomehena	do.	Garden	1 0 13	20
	12398	Lalugahawatta	do.	do.	0 1 14	20
	12399	Arikomehena	do.	Chena	7 1 0	15
	12400	Do.	do.	Garden	0 3 8	15
	12401	Do.	do.	Chena	13 1 14	15
	12403	Ratmalwewa	do.	Tank	5 2 36	10
	12404	Ratmalweyawayawatta	do.	Jungle	3 0 12	10
	12405	Do.	do.	Chena	1 0 9	10
		Preliminary plan 5,440.—Keppitiyawa.				
		Applicant—L. P. Juwanis.				
	12453	Rukattanehena	Crown	Chena	5 2 35	10
	12454	Do.	do.	Cocoanut garden	1 0 30	50
		Applicant—Crown.				
	12455	Ambagaskoratuwa	Crown	Field	1 1 20	50
		Applicant—M. Babiyale and others.				
	12456	Dambehena	Crown	Chena	0 2 24	10
	12457	Do.	do.	Garden	3 2 10	50
		Preliminary plan 5,445.—Udukiruwilla.				
		Applicant—C. W. Auwardt.				
	12468	Pinnamandiya	Crown	Chena	4 3 12	10
	12469	Do.	do.	Garden	0 2 10	20
		Preliminary plan 5,389.—Kinchigunemetigama.				
		Applicant—S. Linthohamy.				
	12079	Pittennehena	Crown	Garden	2 2 0	15
		Applicant—Crown.				
A	592	Lindagawamahadeniya	Crown	Paddy field	0 3 20	20
B	592	Uturukebella	S. A. Don Pedris	do.	0 1 0	20
C	592	Lindagawahena	S. A. Babunhamy and others	Chena	1 3 8	10
D	592	Nellanpitiyagemahawatta	A. M. K. Don Samel	Cocoanut garden	2 1 25	15
E	592	Welagawawatta	K. Lewishamy and others	Chena	7 1 14	10
F	592	Do.	do.	do.	1 3 20	10
	12081	Kabalkomehena	Crown	Garden	1 0 0	15
	12082	Do.	do.	do.	1 2 22	20
	12083	Ketakelahena	do.	do.	0 2 36	15
	12084	Dunumadelagahahena	do.	do.	2 1 12	25
G	592	Lindagawapunchideniya	M. K. Don Samel	Field	0 0 10	10
	12085	Welagawawatta and Pittennehena	Crown	Chena	1 2 10	10
	12087	Kudawewa	do.	Tank	0 0 35	10
	12088	Mahawewa	do.	do.	0 1 28	10
H	592	Landagahakoratuwa	do.	Garden	5 0 21	30
	12089	Dangahahena	do.	do.	1 1 20	10
I	592	Do.	K. Loku Appu	do.	0 2 24	20
		Preliminary plan 5,367.—Bedigama.				
		Applicant—A. Kaluwa.				
	11953	Peniwehena or Ketakelagahakoratuwa	Crown	Citronella	2 1 19	10
		Applicant—Jayatuwa.				
	11954	Peniwehena	Crown	Citronella	2 2 37	10
		Applicant—P. Don Carolis de Silva.				
	11955	Dangaha or Kongaha or Liyangasarehena	Crown	Citronella	30 0 20	15
	11956	Dangahahena	do.	Chena	4 3 6	10
	11957	Liyangasarehena	—	Swamp	0 3 5	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Applicant—S. K. Don Davit de Silva.						
11959	Ratmalwalakongahahena	Crown	Garden	1	0 6	80
11960	Ratmalwaladeniya	do.	Swamp	0	3 13	10
11961	Ratmalwalawewa	do.	Tank	0	1 2	10
11962	Ratmalwalakongahahena	do.	Chena	2	1 38	10
11963	Ratmalwalakongahawatta	do.	Cocoonut garden	0	1 17	50
Applicant—T. Don Nicholas.						
11965	Ratmalwalaketakelehena	Crown	Chena	7	1 23	10
11966	Ratmalwalaketakelehena or Ketakelagahawatta	do.	Garden	0	1 16	10
11967	Ratmalwaladeniya	do.	Swamp	0	1 16	10
11968	Godakadurugahahena	do.	Chena	3	1 23	10
11969	Godakadurugahawatta	do.	Garden	0	1 19	30
Applicant—N. Danchiya.						
11970	Godakadurugahahenawatta	Crown	Chena	2	0 23	10
11971	Do.	do.	Garden	0	1 19	30
11972	Dangahahena or Dangaspitiyawatta	do.	do.	0	3 9	200
11973	Liyangasariwatta	do.	do.	0	2 20	200
11974	Liyangahahena	do.	Chena	0	0 24	10
Preliminary plan 5,426.—Wettembuwawa.						
Applicant—K. Agonisa.						
12386	Bogahahena	Crown	Chena	5	3 2	10
12387	Marakolliyemandiya	do.	do.	3	0 27	10
Applicant—K. Allisa.						
12388	Godawanehena	Crown	Vegetable garden	1	0 32	15
12389	Do.	do.	do.	1	1 6	50
Preliminary plan 5,441.—Keppetiyawa.						
Applicant—D. A. Rajapaksa.						
12459	Pattiyehena	Crown	Chena	13	3 36	10

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,129, S. P.

විෂි 1901 ක්වු ජුනි මස 21 වෙනි දින කොළඹ මහසෙනෙරාජවර්ධනායකයන්සේනේ කන්තෝරුවෙදිං.

මහසෙනෙරාජවර්ධනායකයන්සේ මිසින මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු අගෝස්තු මස 26 වෙනි දිනවු සඳුදා දවල් 12ට කාගල්ලේ කාකාගමේදි විකුණනව හෝ බේරුම්කරනව යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ කම්බන්තොට පලාතේ බස්නාහිර ගිරුවාපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 68ක්.

සිහිගම 5,427. මණ්ඩාවුව. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

අක්කරයක් පවත්ගත්

මහත. හා මිල.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අන්දම.	අ රු. ප.	රු.
12390	පරබල්ල	මිස්සිත් පක්කිර්	කුඩාවැව	0	1 0 10
12391	ඇටකෝමේ පරබල්ලසේන	එම	පැතිරවත්ත	10	0 34 50
G 593	අළුත්වැවේ අත්මග	අයිතිකම කියන්නා—ආර්. පී. දෙත් දියෝතිස්.	එම	0	3 12 50
H 593	එම	මිස්සිත්පක්කිර්.	එම	0	2 9 30
I 593	අයිතිකම කියන්නා—ආර්. පී. දෙත් දියෝතිස් සහ තව කෙනෙක්.	එම	වත්ත	0	1 4 20
J 593	අළුත්වැවේ කුඹුර	මිස්සිත් පක්කිර්	දෙනිග	1	3 0 20
12393	අරේකෝමේ සේන	මෙම ඉඩමට අයිතිකම තියන්නෙක් නැහැ.	කුඹුර	1	1 8 15
12394	එම	අයිතිකම කියන්නා—ආණ්ඩුව.	එම	1	1 8 15
12395	එම	බී. ජේ. අබේවික්‍රම	පොල්වත්ත	0	0 37 30
12396	එම නොහොත් වැල්වරකා	එම	බැද්ද	1	0 33 10
12397	පුදුරේ වත්ත	එම	පොල්වත්ත	0	2 31 20
12398	අරේකෝමේසේන	එම	වත්ත	1	0 13 20
12399	ලෝඵගතවත්ත	එම	එම	0	1 14 20
12400	අරේකෝමේ සේන	එම	සේන	7	1 0 15
12401	එම	—	වත්ත	0	3 8 15
12401	එම	—	සේන	13	1 14 15

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අන්දම.	අක්කරයක් පවත්වන		
				මහත.	ආ. මි. ප.	
12403	රත්මල්වැව	—	වැව	5	2 36	10
12404	රත්මල්වැවයාව වත්ත	—	බැඳි	3	0 12	10
12405	එම	—	සේන	1	0 9	10
12453	රුක්අත්තනසේන	සිතියම 5,440. කැප්පිටියාව.	එම	5	2 35	10
12454	එම	ඇඳ. පි. පුච්චාතිස්	පොල්වත්ත	1	0 30	50
12455	අඹගස්කොරවුව	ආණ්ඩුව	කුඹුර	1	1 20	50
12456	අඹගස්	ඇම්. බිබියලේ සහ තව අය	සේන	0	2 24	10
12457	එම	එම	වත්ත	3	2 10	50
12468	පිත්තමණ්ඩිය	සිතියම 5,445. උඩුකිරිවිල.	සේන	4	3 12	10
12469	එම	සි. බිබිලේ. අවවච්චි	වත්ත	0	2 10	20
12079	පිට්ටිවත්තසේන	සිතියම 5,389. කිත්තිගොස් මැදගම.	එම	2	2 0	15
A 592	ලීදගාවාමහදෙණිය	ඇඳ. ජීන්තුකාමි	කුඹුර	0	3 20	20
B 592	උතුරුකැබේලිල	අයිතිකම කිසිත්තා—ඇඳ. ඒ. දෙව් පෙරේරා.	එම	0	1 0	20
C 592.	ලීදගාවා සේන	අයිතිකම කිසිත්තා—ඇඳ. ඒ. බුක්කාමි සහ තව අය.	සේන	1	3 8	10
D 592.	තෙල්ලත්පිටියේ මහවත්ත	අයිතිකම කිසිත්තා—ඒ. ඇම්. කේ. දෙව් සාමේල්.	පොල්වත්ත	2	1 25	15
E 592	වෙලඟාවා වත්ත	අයිතිකම කිසිත්තා—ඒ. එච්චිකාමි සහ තව අය.	සේන	7	1 14	10
F 592	එම	ආණ්ඩුව	එම	1	3 20	10
12081	කබල්කෝමේ සේන	අයිතිකම කිසිත්තා—ආණ්ඩුව.	වත්ත	1	0 0	15
12082	එම	ආණ්ඩුව	එම	1	2 22	20
12083	කැවකාලසේන	එම	එම	0	2 36	15
12084	උතුරුබලගහසේන	එම	එම	2	1 12	25
G 592	ලීදගාවා පුත්තියෙහි	අයිතිකම කිසිත්තා—ඇම්. කේ. දෙව් සාමේල්.	කුඹුර	0	0 10	10
12085	වෙලඟාවාවත්ත සහ පිටි	අයිතිකම කිසිත්තා—ආණ්ඩුව.				
	වැත්තේ සේන	ආණ්ඩුව	සේන	1	2 10	10
12087	කුඹාවැව	එම	වැව	0	0 35	10
12088	මහවැව	එම	එම	0	1 28	10
H 592	ලන්දගහ කොරවුව	එම	වත්ත	5	0 21	30
12089	දත්තසේන	එම	එම	1	1 20	10
I 592	එම	අයිතිකම කිසිත්තා—කේ. ලොකුඅප්ප.	එම	0	2 24	20
11953	පැතිවැල්ලේන නොහොත්	සිතියම 5,367. බැඳිගම. අයිතිකම කිසිත්තා—ආණ්ඩුව.				
	කැවකාලගහ කොරවුව	ඒ. කඵවා	පැහිරි	2	1 19	10
11954	පැතිවැල්ලේන	ජගතුවා	එම	2	2 37	10
11955	දත්ත නොහොත් කෝත්ත නොහොත්. ලීගත්තස්. ආරේ					
	සේන	පි. දෙව් කරෝලිස් ද සිල්වා	එම	30	0 20	15
11956	දත්තසේන	එම	සේන	4	3 6	10
11957	ලීගත්තස් ආරේ දෙණිය	මෙම ඉඩමට අයිතිකම කිසිත්තා කැනා. පි. දෙව් කරෝලිස් ද සිල්වා.	වගුර	0	3 5	10
11959	රත්මල්වල කෝත්තසේන	අයිතිකම කිසිත්තා—ආණ්ඩුව.				
11960	රත්මල්වල දෙණිය	ඇඳ. කේ. දෙව් දුම්ප්පි ද සිල්වා	වත්ත	1	0 6	30
11961	රත්මල්වල වැව	එම	වගුර	0	3 13	10
11962	රත්මල්වල කෝත්තසේන	—	වැව	0	1 2	10
11963	එම වත්ත	ඇඳ. කේ. දෙව් දුම්ප්පි ද සිල්වා	සේන	2	1 38	10
11965	රත්මල්වල කැවකාලසේන	එම	පොල්වත්ත	0	1 17	50
11966	එම නොහොත් කැවකාලගහ වත්ත	පි. දෙව් නිකුල්ස්	සේන	7	1 23	10
11967	රත්මල්වල දෙණිය	එම	වත්ත	0	1 16	10
11968	තොටකඳුරුගහසේන	එම	වගුර	0	1 16	10
11969	එම වත්ත	එම	සේන	3	1 23	10
11970	එම	එම	වත්ත	0	1 19	30
11971	එම	ඇඳ. දත්තියා	සේන	2	0 23	10
11972	දත්තසේන නොහොත් දත්ත පිටියෙහි	එම	වත්ත	0	1 19	30
11973	ලීගත්තස් ආරේ වත්ත	—	එම	0	3 9	200
11974	ලීගත්තසේන	—	එම	0	2 20	200
			සේන	0	0 24	10



නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	අක්කරයක් පවත්ගත් මහක. කා මිල.	
				අ. රු. ප.	රු.
12386	බෝගගහේන	සිතියම 5,426. වෙළුම්වුව.	සේන	5	3 2 10
12387	මාරකොල්ලියේම-ශේඛිය	කේ. අගෝනියා එම	එම	3	0 27 10
12388	ගොඩමානේහේන	කේ-අල්ලියා එම	එලවළු වත්ත	1	0 32 15
12389	එම	එම	එම	1	1 6 50
12459	පව්වියේහේන	සිතියම 5,441. කැප්පියාව. හි. ඒ. රජපක්ෂ	සේන	13	3 36 10

දැන්වීමයි.—මේ ඉඩම්වලට අම් අයිතිවාසිකමක් ඇති පල්ලකාරයන් අවම වශයෙන් ඒ කමතමයේ අයිතිකම්වලට සාක්ෂි ඉඩම් විකිණීම දැනටමත් උපද්වන උපද්වන කාර්යයක් ඉදිරිපිට ඔප්පුකරගනිමින් ලෙස මෙයින් දැනුම්දුන්නා ඇත.

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර තොරතුරු සර්වේකර්පනරාජ්වර්ණානායකයන්ගෙන්, ඉඩම් විකිණීමේ කොන්දේසි සම්බන්ධ තොරතුරු ගම්බන්ධෝව උපද්වන උපද්වන කාර්යයන්ගෙන්ද දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහනුවෙහේගේ ආඥාව ලෙස,  
 ඩබ්ල්යු. පී. ටේලර්,  
 වැඩබලන ගෞරවනීය උපකාරී වරයා.

**LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.**

No. 1,491, N.W. P. Colonial Secretary's Office, Colombo, June 24, 1901.

ON Tuesday, August 6, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Description.	Extent.		Upset Price per Acre.
			A. R. P.	Rs. c.	
6911	Murandanweli	Jungle	4	0 16	12 50
T 1090	Mangalaweli	Chena	1	0 25	20 0
W 1090	Do.	do.	1	2 37	20 0
O 443	Mangalaweli	Plain	126	2 20	10 0
P 443	Do.	Chena	1	2 36	10 0
R 443	Do.	Plain	4	1 36	10 0
B 444	Do.	do.	11	0 6	10 0
C 444	Do.	Jungle	86	3 10	15 0
D 444	Suruwila	do.	6	3 38	15 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,  
 W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 1,491, N.W. P. වම් 1901 ක්වු පුති මස 24 වෙනි දින කොළඹ මහනෙලුකාරී උපද්වන කාර්යයන්ගේ කාර්යාලයේදී.

විකිණීමේ පුත්තලම් උපද්වන කාර්යයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු අගෝස්තු මස 6 වෙනි දිනවූ අහකරුවාද 1ව පුත්තලම් කව්වේදී වෙන්දේසිකර විකුණුව හෝ බේරුම්කරව ගෙදෙනවා ඇත. වසම දිසාවේ පුත්තලම් පලාතේ පුත්තලම් කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

නො.	නම.	අයිතිකම් කියවනා.	අයදුම.	අක්කර සහ මිල.	
				අ. රු. ප.	රු. ශ.
6911	මුරන්ධානවෙලි	ආණ්ඩුව	කැලේ	4	0 16 12 50
T 1090	මත්තලවෙලි	ආණ්ඩුව	සේන	1	0 25 20 0
W 1090	එම	එම	එම	1	2 37 20 0

கொ.	கல.	අයිතිකම් කිසිවක.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර ගක මිල. රු. ග.
සිතියම 1,077.					
O 443	මත්ගලවෙලි	අණ්ඩුව	පිට්ටනි	126 2 20	10 0
P 443	එම	එම	හේන	1 2 36	10 0
R 443	එම	එම	පිට්ටනි	4 1 36	10 0
B 444	එම	එම	එම	11 0 6	10 0
C 444	එම	එම	කැලේ	86 3 10	15 0
D 444	සුරුවල	එම	එම	6 3 38	15 0

මேல் ஓய்வி கௌன் லுவிட்டர் காரண ஸர்வீசர்சுரூபினான்பேரேயே, பின்னிதே கைவட்டேசி கௌன் காரண புவனமே ரூபினான்பேரேயே டுணவனவெ பூலவக.

கரகர அண்புகார ருபினான்பேரேயே அணபு லேச,  
பிசீர்டு. பி. லேர்டர்,  
லுவிட்டரக மகசேபுகாரிபலவக.

No. 1,491, N. W. P.

கொலோனியல் சர்க்கிற்ந்தார் ஆபிசில்,  
கொழும்பு, 1901 ம் (ஆ) ஆனிமீ 24 ந் உ.

1901 ம் ஆண்டு ஆவணிமாதம் 6 ந் திகத் செவ்வாய்க்கிழமை 1 மணிக்கு புத்தளம் தன ஆபிசில் வுட மேன் மாகாணத்தி உதவக் கவறணமேந்து ஏசனறவாகளால இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முயற்சிய காரணித்துணுகென, அரசாட்சியாரால உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கறி விற்கப்படும் அலலது தீர்த்துகொள்ளப்படும்.

9 காரணித்துணுகள, வடமேன் மாகாணத்து புத்தளம் டிஸ்டிரிக்டின புத்தளம்பற்று பருதியிலிருக் கின்றது.

இல.	சூழிச்சி.	உரித்தாளியின பெயர்.	விபரம்.	விசாரம. அ. ரு. ப.	தரிப்புக் கை அக்கொண. ரூ. ச.
6911	முாண்டான் வெளி	அரசாட்சி	காடு	4 0 16	12 50
பிளான இலக்கம் 2,190.					
T 1030	மங்களவெளி	—	சேனை	1 0 25	20 0
W 1090	—	—	—	1 2 37	20 0
பிளான இலக்கம் 1,077.					
O 443	மங்களவெளி	—	வெளி	126 2 20	10 0
P 443	—	—	சேனை	1 2 36	10 0
R 443	—	—	வெளி	4 1 36	10 0
B 444	—	—	—	11 0 6	10 0
C 444	—	—	காடு	86 3 10	15 0
D 444	சுருவில்	—	—	6 3 38	15 0

இக்காரணிகளைப்பற்றிய மேலதிகமான விபரங்களை அளவைத்தலைவரிடத்திலும் விற்பனை வின, கொந்தீச களைப்பற்றி புத்தளம் அரசாட்சியாரின உதவி ஏசனறரிடத்திலும் கேட்டறிந்தக்கொள்ளலாம்.

தேசர்புதி மடுகாததமா அவர்களினது கட்டளையின்படி,  
டப்ளியு. றீ. தேயிலர்,  
இராசங்க விசிடரின கைப்பாப்பவர்.

No. 1,492, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, July 2, 1901.

ON Wednesday, August 28, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
Preliminary plan 1,365. Village—Potupitiya.					
7174	Wagolleemukalana	The Crown	Forest	77 0 25	110
7175	Do.	do.	do.	11 2 35	110
F 634	Pansalawatta	Talwatta Gunaratna Un-nanse and Crown	do.	16 0 24	110
Preliminary plan 2,370. Village—Waduwwa.					
10961	Asweddumepuwakaramba	The Crown	Cocoanut and arecanut	1 3 5	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,492, N.W. P.

විෂි 1901 ක්වූ ජූලි මස 2 වෙනි දින කොළඹ මහසෙක්කුකාරිස්ථලත්තාන්තේස්සේ කන්තෝරුවේදීය.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්තේස්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වූ අගෝස්තු මස 28 වෙනි දිනවූ බදාදා දවල් 1 ව කුරුනෑගල නම් විවිද්ධ වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුනෑගල පලාතේ දඹදෙනි ගත්පත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 4යි. සිතියම 1,365. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
7174	පොතුපිටිය	වාගෝල්ලේ මුකලාන	මුකලාන	77 0 25	100
7175	එම	එම	එම	11 2 35	100
අයිතිකම කියන්නා—තල්වත්තේ ඉහරත්තලත්තාන්තේස්සේ සහ ආණ්ඩුව.					
F 634	පොතුපිටිය	පත්සලවත්ත	මුකලාන	16 0 24	100
සිතියම 2,370. අයිතිකම කියන්නා—ආණ්ඩුව.					
10961	වඩුවාව	අස්වැද්දුමේ පුවක්අරඹ	පොල් සහ පුවක්	1 3 5	100

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තර්ථලත්තාන්තේස්සේද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්තේස්සේද දැනගනවි පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ල්යු. පී. චේලර්,  
වැඩබලන මහසෙක්කුකාරිස් වමිස.

No. 1,493, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, July 3, 1901.

ON Tuesday, August 27, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,388.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
11074	Meddeketiya	Migahamulawatta	Cocoanut garden	1	3 14	50
11075	Do.	Dewategedarawatta	do.	0	3 0	50
11077	Do.	Dalupolewala	Swamp	0	0 7	10
11078	Do.	Dalupota	Abandoned paddy field	1	3 14	10
11079	Do.	Migahamulawatta	Chena	1	0 18	15
11080	Do.	Dewategedarawatta	do.	0	3 28	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,493, N.W. P.

විෂි 1901 ක්වූ ජූලි මස 3 වෙනි දින කොළඹ මහසෙක්කුකාරිස්ථලත්තාන්තේස්සේ කන්තෝරුවේදීය.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්තේස්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වූ අගෝස්තු මස 27 වෙනි දිනවූ අඟහරුවාදා දවල් 1 ව කුරුනෑගල නම් විවිද්ධ වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුනෑගල පලාතේ හිරියාලනත්තාන්තේස්සේ පිහිටා තිබෙන බිම්කැබෙලි 6යි.

සිතියම 2,388.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
11074	මැද්දේකැපිය	මීගහමුල්වත්ත	පොල්වත්ත	1 3 14	50
11075	එම	දෙව්වෙගෙදර වත්ත	එම	0 3 0	50
11077	එම	දළුපොතේවෙල	මඩස්ම	0 0 7	10
11078	එම	දළුපොත	පාළුකුඹුර	1 3 14	10
11079	එම	මීගහමුල්වත්ත	හේන	1 0 18	15
11080	එම	දෙව්වෙගෙදර වත්ත	එම	0 3 28	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තර්ථලත්තාන්තේස්සේද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්තේස්සේද දැනගනවි පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ල්යු. පී. චේලර්,  
වැඩබලන මහසෙක්කුකාරිස් වමිස.

No. 1,494, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, July 2, 1901.

ON Thursday, August 29, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,373.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
10963	Muwankandeniya	Asweddumakumbura	Abandoned paddy land	0	1 6	50
10964	Do.	do.	do.	2	3 13	50
10965	Do.	Asweddumapillewa	Chena	1	0 8	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,494, N.W. P.

විෂි 1901 ක්වූ ජූලි මස 2 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කන්දෙරුවෙහිදී.

මහලු දිසාලේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1901 ක්වූ අගෝස්තු මස 29 වෙනි දිනවූ මුත්තේදිය දවල් 1ව කුරුණෑගල කුමාරවිලේදී වෙන්දේසිකර විකුණනු ලබන කොළඹ දිසාලේ විකිට්ටියේ පිහිටා තිබෙන බිම්කැබලි 3ක්.

විෂි 1901 ක්වූ ජූලි මස 2 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්දෙරුවෙහිදී.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස. සහ මිල.		
				අ. රු. ප.	රු.	
10963	මුවස්සන්දෙණිය	ඇස්වැද්දුම කුඹුර	පාළු කුඹුර	0	1 6	50
10964	එම	එම	එම	2	3 13	50
10965	එම	ඇස්කැද්දුම පිල්ලුව	හෙන	1	0 8	15

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වරයාගේ කන්දෙරුවෙහිදී විකිට්ටියේ කොන්දේසි ගැන කාරණා වගකී දිසාලේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කන්දෙරුවෙහි ප්‍රවේශ.

ගරුකර ආණ්ඩුකාර උගුමානවනවන කන්දෙරුවෙහි ආණ්ඩු ලෙස,  
ඩබ්ලිව්. ටී. මේරිට්,  
වැඩබලන මහසෙනෙවිවරයාගේ ඉඩම.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 398, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, June 19, 1901.

ON Tuesday, August 6, 1901, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at the Bandarawela Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two building sites situated at Bandarawela in Badulla District of the Province of Uva.

Preliminary plan 805. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A. R. P.	Rs.
2797	Bandarawela	For general sale	Patana (good building site)	2	1 2
2817	Do.	do.	do.	3	1 33
2818	Do.	do.	do.	3	1 33

Upset price,—Rs. 150 per acre.

In addition to the usual conditions of sale, the purchaser has to comply with the further conditions :—

- (a) That the land is to be used for purpose of erecting thereon a dwelling-house and necessary outhouses only.
- (b) That a plan of the proposed dwelling-house is submitted to the Government Agent of the Province of Uva for approval within six months of the purchase of the land, and that the design and position of the house erected shall be such as the Government Agent has approved.
- (c) The purchaser shall, in addition to the conditions of sale, sign an agreement binding himself to fulfil the above conditions, and further that he will within three years of purchase complete the erection of the dwelling-house upon the land according to the approved plan. In failure of fulfilment of any condition the sale is to be considered as null and void, and the purchaser is to be entitled to a refund of the purchase amount only of the land.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 398, P. OF U.

වස 1901 ක්වු ජුනි මස 19 වෙනි දින කොළඹ

මහසෙක්කාරස්ථානයේ සේවයේ කන්තෝරුවේදීය.

උඩ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් ලබා දෙන සඳහන්වන ආණ්ඩුව සහතික ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වස 1901 ක්වු අගෝස්තු මස 6 වෙනි දිනට අගභරුවාද පෙරවරු එකට බන්ධාරවලට තානාගමේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උඩ දිසාවේ බදු පලාතේ බන්ධාරවලට කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 2ක්. සිතියම 805.

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අත්දම.	මහස. අ. රු. ප.
2797	බන්ධාරවෙල	වික්කිවට	පහත, ගෙවල් සැදීමට හොඳ ඉඩම	2 1 2
2817 } 2818 }	එම	එම	පහත, ගෙවල් සැදීමට හොඳ ඉඩම	3 1 33

අන්තරයක් රුපියල් 150 සිට පවත්වනු ලැබේ.

සාමාන්‍යයෙන් විකිනීමගැන නිවෙහ කොන්දේසි පමණක් නොව වැඩිදුර කොන්දේසි ගැනත් ගැනුණු කාරණා කිහිපයක් ක්‍රියාකරන්නට ඕනෑම.

(a) ඉඩම පදිංචියට ගෙයක් සැදීමට සහ ඊට ඕනෑ සිට ගෙවල් සැදීමට පමණක් පාවිච්චිකල යුතුයි.

(b) ඉඩම ගත් දිනේ පවත් 6 මාසයක් තුළ එහි පදිංචියට ගෙයක් සැදීමට අරමුණකර තිබෙනවා ක්වු ගේ සිතියමට උඩ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් සවිස්තරවට බැරපුද් ගේ සාදන ස්ථානේ සහ පිලිවල ඒජන්තාධිපතිවරයාගේ විසින් සවිස්තර ආකාර කල යුතුයි.

(c) විකිනීමේ කොන්දේසි ගැන පමණක් නොව මේ මතුකී කොන්දේසිය සවිස්තරයට බවට ගැනුණු කාරණා විසින් පොරොන්දුවක් අත්සන්කරගනවා පමණක් නොව ඒජන්තාධිපතිවරයාගේ විසින් සවිස්තර සිතියමේ ආකාර ඉඩම ගත් දිනේ පවත් 6 මාසයක් තුළ එහි පදිංචියට සාදන ගේ සාදා අවසාන කල යුතුයි. මේ කොන්දේසියට මේ එකක් දුන්කොට්ඨාසයේ විකිනීම අවලංගුවෙනවා පමණක් නොව ගැනුම්කරයා විසින් ඉඩම ගත් ගනන පමණක් බහුව නැවත ගෙවනු ලැබේ.

මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලේඛනවලින් සොයාගැනීමට, විකිනීමේ කොන්දේසි ගැන උඩ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලට,  
බිම්ලේඛ. ටී. චේලර්,  
වැඩබලන මහසෙක්කාරස්ථානයේ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

Lease of Gem Lands at Niriella, Palle Pattu of Nawadun Korale, Ratnapura District.

THE Government Agent, Province of Sabaragamuwa, will receive sealed tenders for the purchase of the lease of the right to dig for gems for two years in the following lands in plan No. 561.

2. The tenders, which must be in sealed envelopes superscribed "Tenders for Gem Lands at Niriella," will be received at Ratnapura Kachcheri until 2 P.M. on Tuesday, July 30, 1901, when they will be opened, and all persons making tenders or their accredited agents will be required to be present to satisfy the Government Agent that the tenders are bona fide.

3. The tenders may be for one or both the under-mentioned lots.

4. The person whose tender is accepted by the Government Agent, subject to the approval of and confirmation by Government, will be required to pay the amount of his tender at once in cash.

5. Within fifteen days after the communication of the approval of Government the person whose tender is accepted shall enter into a bond for the fulfilment of the conditions on which the tender is accepted.

6. Further information can be obtained from the Government Agent, Ratnapura.

Lot.	Name of Land.	Extent. A. R. P.
1502½	Mallikagedeniya	0 2 32
1503½	Do.	0 1 34

Ratnapura Kachcheri,  
June 22, 1901.

EVAN M. BYRDE,  
Government Agent.

රත්නපුරේ පලාතේ කවුදුන්කෝරලේ පල්ලේපත්තුවේ නිරිදාල සහ ගමේ මැහික් ඉඩම් බදු විකිනීමයි.

මේ පහත සඳහන්වන කොමිමර් 561 ප්ලාන කඩදැසියේ පොහොන ඉඩම්වල අවුරුදු දෙකක් තුළ මැහික් ගරු ගැන්මේ බලය බදුගැන්මට එවකලද මුද්දරලත් ඉල්ලුම්පත් සපරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් බාරගන්නට යෙදෙනවා ඇත.

2. "Tenders for Gem Lands at Niriella" යන වාසගම දරණ මුද්දරලත් ඉල්ලුම්පත් වස 1901 ක්වු ජුලි මස 30 වෙනි අඟහරුවාද පෙරවරු දෙන වනතුරු රත්නපුරේ කවුච්චියේදී බාරගෙන ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. එහිට ඉල්ලුම්පත් දිසිවන අග හෝ බඩුක් වෙනුවට ක්‍රියාකිරීමට නිසි බලයලත් අත ඉදිරිපිටට පැමිණ ඒ දෙනලද ඉල්ලුම්පත් සැබෑවු අත්සන් ඒවා ගැනීමට ඒජන්තාධිපතිවරයාගේ විසින් අත්සන්වන්නට ඕනෑම.

3. පහත සඳහන්වන ඉඩම් දෙකක් එක කවිසියක් හෝ දෙකම ඉල්ලන්නට පුළුවන.

4. ආණ්ඩුව විසින් ඒජන්තාධිපතිවරයා සහ සවිස්තරවට ගත් ඒජන්තාධිපතිවරයාගේ විසින් බාරගනු ලබන ඉල්ලුම්පත් අයිතිකාරයා විසින් ඉහත ඉල්ලුම්පත්වලට දෙන අත්සන ගෙවන්නට ඕනෑම.

5. ඉල්ලුම්පත් බාරගත්බවට දෙනු ලබන දවස් පහලකට ඇතුළතදී එම ඉල්ලුම්පත් අයිතිකාරයා විසින් එකී ඉල්ලුම්පත් බාරගන්නට යෙදෙන කොන්දේසි පිළිපැදීම පිණිස පොරොන්දු මුද්දරලත් බැඳෙන්නට ඕනෑම.

6. වැඩිදුර කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ දැනගන්නට පුළුවන.

නො.	ඉඩමේ නම.	මහස. අ. රු. ප.
1502½	මල්ලිකාගේ දෙහිය	0 2 32
1503½	එම	0 1 34

වස 1901 ක්වු ජුනි මස 22 වෙනි දින රත්නපුරේ කවුච්චියේදීය.

ඉන් ඇම්. බර්ඩ්,  
ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ.

No. 365, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, June 28, 1901.

ON Thursday, August 29, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 912. Situation—Uda Pattuwa. Village—Malangama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
2536	Radadolamukalana	Crown	Forest	4	0 9	20
63	Morahena	Preliminary plan 473. Village—Endiriyawela. Crown	Degadiyana	32	0 0	10
X 337	Rukgahakumbura	Preliminary plan 7,330. Village—Weralupe. Ellawala Ratemahatmaya	Paddy field	0	3 9	10
Y 337	Ambagahahena	D. J. Abeyratne, Notary	Chena	5	1 12	20
Z 337	Jayasuriyagedeniya	Ellawala Ratemahatmaya	Deniya	1	0 9	10
A 338	Do.	do.	do.	2	0 6	10
B 338	Jayasuriyadeniyahena	H. Hami	Chena	1	1 25	10
C 338	Tunandehenawatta	D. J. Abeyratne, Notary	Garden	0	0 11	15
D 338	Kanattewatta	W. Dingirihamy	do.	0	1 19	25
E 338	Assedduma	N. Setuhamy	Deniya	0	2 5	10
F 338	Batugederagedeniya	B. Appuhami	do.	0	3 10	10
G 338	Batugederagegodella	do.	Chena	0	1 37	10
H 338	Pattiyagedeniya	P. Mudalihami	Deniya	3	3 35	10
I 338	Pattiyagehena	do.	Chena	0	1 30	10
J 338	Sohompalakanatta	B. Kiri Etana	do.	0	0 28	10
K 338	Assedduma	do.	Deniya	0	0 13	10
L 338	Lindagawadeniya	D. J. Abeyratne, Notary	do.	1	0 30	10
M 338	Assedduma	B. Kiri Etana	do.	1	1 21	10
N 338	Godella	do.	Owita	0	3 25	10
P 338	Kirimetidolehena	J. P. Jayawardena	Chena	0	1 16	10
V 338	Henawatta	Kiribindu	Garden	0	0 27	20
W 338	Do.	do.	do.	0	0 36	20
X 338	Lindalangahena	Sansiriya Mananna	Chena	0	2 13	10
Y 338	Ganodewatta	W. H. Fernando	Garden	0	2 31	20
Z 338	Upanderagewatta	K. Unguwa	do.	0	3 15	20
A 339	Do.	do.	do.	0	0 34	20
D 339	Diwulgahakumburegode-watta	A. Rattaranhami	do.	0	2 11	15
E 339	Diwulgahakumbura	H. Heenhami	Field	1	3 23	50
F 339	Diwulgahakumbureowita	do.	Owita	0	1 19	10
G 339	Do.	do.	do.	0	2 22	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 365, P. OF S.

වෂි 1901 ක්වු ජුනි මස 28 වෙනි දින කොළඹ

මහසෞඛ්‍යාධිකාරීන්ගේ නිකුත්වූ දේශන.

සබරගමු දිසාවේ ඒකස්වකුලයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂි 1901 ක්වු අගෝස්තු මස 29 වෙනි දිනවූ මුහුණපත්තියද පස්වරු එකට රත්න පුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණුවේ යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කුරුවිටිකෝරළේ පිහිටා තිබෙන බිම්කැබලි 30ක්.

සිතියම 912. කුරුවිටිකෝරළේ උඩපත්තුවේ මලංගම.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිකුත්කරු.	අන්දම.	අක්කර		
				මහත.	රූ.	
				අ. රූ. ප.	රූ.	
2536	රදාදොලමුකලාන	ආණ්ඩුව	කැලේ	4	0 9	20
63	මොරහේන	සිතියම 473. ගම—ඇදිරියන්වල.	දෙගහිතය	32	0 0	10
X 337	රුක්ගහකුඹුර	සිතියම 7,330. ගම—වෙරළපේ.	කුඹුර	0	3 9	10
Y 337	අඹකහගේන	එල්ලාවල රවේමකන්මයා	හේන	5	1 12	20
Z 337	ජයසූරියගේදෙනියා	ඩී. ජේ. අබේරත්න කොකාරිස්	දෙනියා	1	0 9	10
A 338	එම	එල්ලාවල රවේමකන්මයා	එම	2	0 6	10
B 338	ජයසූරියගේදෙනියාගේන	එම්. හාමි	හේන	1	1 25	10
C 338	කුන්දේදේගේවත්ත	ඩී. ජේ. අබේරත්න කොකාරිස්	වත්ත	0	0 11	15
D 338	කහන්ගේවත්ත	ඩබ්ලිව්. ඩී. ගිරිහාමි	එම	0	1 19	25
E 338	අස්කැද්දම	ඇන්. සේතුහාමි	දෙනියා	0	2 5	10
F 338	බඩුගෙදරගේදෙනියා	බී. අප්පුහාමි	එම	0	3 10	10
G 338	බඩුගෙදරගේගොඩැල්ල	එම	හේන	0	1 37	10

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	අක්කර	
				මකන.	සක මිල.
				අ. රු. ප.	රු.
H 338	පව්වියගේදෙහිය	පී. මුදලිකාමි	දෙහිය	3 3 35	10
I 338	පව්වියගේගේන	එම	ගේන	0 1 30	10
J 338	සොහොන්පලකනක්ක	බී. කිරිඵකනා	එම	0 0 28	10
K 338	අස්සැද්දම	එම	දෙහිය	0 0 13	10
L 338	ලීදකාලාදෙහිය	ඩී. ජේ. අබේරත්න නොකාරිස්	එම	1 0 30	10
M 338	අස්සැද්දම	බී. කිරිඵකනා	එම	1 1 21	10
N 338	ගොඩැල්ල	එම	බිඵට	0 3 25	10
P 338	කිරිමැව්දොලගේන	ජේ. පී. ජයවර්ධන	ගේන	0 1 16	10
V 338	ගේනෙවක්ක	කිරිඵන්දු	වක්ක	0 0 27	20
W 338	එම	එම	එම	0 0 36	20
X 338	ලීදලගගේන	සත්තිරියානෙන්නා	ගේන	0 2 13	10
Y 338	ගන්දේවක්ක	ඩබ්ලිව්. එච්. ප්‍රනාන්දු	වක්ක	0 2 31	20
Z 338	උපෙන්දරගේවක්ක	කේ. උගුමා	එම	0 3 15	20
A 339	එම	එම	එම	0 0 34	20
D 339	දිසුල්ගකකුඹුරකොඩවක්ක	ඒ. රත්නරංගාමි	එම	0 2 11	15
සියලුම 7,330. ගම—වෙරළපේ.					
E 339	දිසුල්ගකකුඹුර	එච්. හීන්කාමි	කුඹුර	1 3 23	50
F 339	දිසුල්ගකකුඹුර බිඵට	එම	බිඵට	0 1 19	10
G 339	එම	එම	එම	0 2 22	10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිණික් පුරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානකුමානෙන්ද, කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු දිසාවේ ඒරත්නලක්ෂානන්දගේන්ද දුකගත්ත පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්දකන්දගේ ආඥාව-ලෙස,

ඩබ්ලිව්. පී. වෙලර්,  
වැඩබලන මහසෙකුකාරිස් වමක.

## LAND SALES IN THE WESTERN PROVINCE.

(Continued from page 1371.)

No. 1,169, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 3, 1901.

ON Friday, August 23, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,141.—Within the Municipality of Colombo.

Lot.	Village.	Name of Claimant.	Description	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
10877	Dematagoda	Crown	Grass and cinnamon land	0	3 3.75	4,000
10878	Do.	do.	do.	0	2 20	4,000
10879	Do.	do.	Grass and cinnamon land (road reservation)	0	1 0.75	—
10880	Do.	do.	Grass and cinnamon land	0	1 37.75	4,000
10881	Do.	do.	do.	0	2 19.50	4,000
10832	Do.	do.	do.	0	2 11.50	4,000
10833	Do.	do.	do.	0	2 17.50	4,000
10884	Do.	do.	do.	0	2 9.75	4,000
10885	Do.	do.	do.	0	1 30	4,000
10886	Do.	do.	do.	0	1 4.75	4,000
10887	Do.	do.	Open land	0	2 30	4,000
10888	Do.	do.	Low jungle (road reservation)	0	0 13	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command.

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,169, W. P.

වර්ෂ 1901 ක්වු ජුලි මස 3 වෙනි දින නොලඹ  
මහසෙනෙවිකාරීජයන්තානසේනේ කන්තෝරුවෙදිය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ  
හත ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 ක්වු අගෝස්තු මස 23 වෙනි දිනවූ සිකුරුදු දවල්  
12ට කොළඹ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනව නොහොත් තීන්තකරදෙන්නට ගෙදෙනවා ඇත.

සිතියම 11,141. පිහිටීම කොලඹ නාගරිකයතුල දෙවවගොඩ.

නො.	ගම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර අක මිල. රු.
10877	දෙවවගොඩ	ආණ්ඩුව	කුරුඳුවත්ත	0 3 3.75	4,000
10878	එම	එම	එම	0 2 20	4,000
10879	එම	එම	එම (පාර හතනම්)	0 1 0.75	—
10880	එම	එම	එම	0 1 37.75	4,000
10881	එම	එම	එම	0 2 19.50	4,000
10882	එම	එම	එම	0 2 11.50	4,000
10883	එම	එම	එම	0 2 17.50	4,000
10884	එම	එම	එම	0 2 9.75	4,000
10885	එම	එම	එම	0 1 30	4,000
10886	එම	එම	එම	0 1 4.75	4,000
10887	එම	එම	චූඩුසිම	0 2 30	4,000
10888	එම	එම	ලදකැලුව (පාර, හතනම්)	0 0 13	—

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනල්ලන්තානසේනේද, විසින්මේ කොන්දේසි ගැණ  
බස්නාහිර දිසාවේ වංශ.ධිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාණන්ගේද දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේනේ ආඥාව ලෙස,  
ඩබ්ලිවු. ටී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවිකාරීජයන්තාන වමන.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a site for a resthouse, to wit:—

Preliminary plan 4,992. Village—Talawakele.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
W 822	Talawakele estate	Tea	Talawakele Tea Company, Limited	0 0 5

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on July 26, 1901, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,  
June 19, 1901.

E. M. DE C. SHORT,  
Assistant Government Agent.

වර්ෂ 1876 ක්වු අවුරුද්දේ නොම්මර 3 වන ආඥාපත්‍රයේ ගන්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත  
කට, ඒනම්:—නානාතමක් ගොඩනැගීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබාගැනීම සඳහා  
ක්‍රියාකරණපිණිස "වර්ෂ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" ගවෙනි කාණ්ඩයේ කරතිබෙන පංතාර්තු  
වලට ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්සේනේ නිසිආකාර මට අණලැබී  
තිබේ, ඒ ඉඩමකම්:—

නො.	ඉඩමේ නම.	සිතියම 4,992. අන්දම.	ගම—තලාවකැලේ. අයිතිකම් කියවනා.	මහත. අ. රු. ප.
W 822	තලාවකැලේ වත්ත	නේ	තලාවකැලේ විකම්පෙනි ලිමිට්ඩ්	0 0 5

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාවට දැනගැනීම සඳහා ගත්  
වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ  
අංශ වර්ෂ 1901 ක්වු ජුලි මස 26 වෙනි දින දවල් 12 ගෙ කනිකමට නුවරඑළියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි  
අන්දමේ අයිතිවාසිකම්ද කිසා කිසාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඒට  
ඇත්නම් තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කිසාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත පුතුයි.

වර්ෂ 1901 ක්වු ජුනි මස 19 වෙනි දින  
නුවරඑළියේ කම්මේරියේදීය.  
ජී. ඇම්. ද සි. ෂෝර්ට්,  
ආණ්ඩුවේ උපඒජන්තාන වමන.



1876 ம் (நடு)-த்து 3 ம இலககச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் மெஸ்ட்ஹவுஸ்கககட்ட என்னும் பகிரங்கதேவைககு வேண்டியதான பின்னர்ச்சொலபபபம காணியை, அஃதாவது:—

பிரதமபடத்த இலககம் 4,992. குறிச்சு—திலாவகலை.

துண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின பெயர்.	விசாலம்.
W 822	திலாவகலைதோட்டம்	தேயிலை	தினாவக்கலை டீ கம்பனி விமிட்டட்	0 0 5

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யுமபடி 1876 ம் (நடு)-த்துக் காணியை எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தே சாதிப்பதவர்கள் எனககுக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதக் காணிககு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகார மூலமாய் 1901 ம ஆண்டு ஆடிமாசம் 26 ந் தேதியிலன்று 12 மணிககு நுவரெலியாவில் எனமுன்பாக வெளிப்படாத தத்தமககு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கனையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

நுவரெலியா கச்சேரி, 1901 ம (நடு) ஆனிமீ 19 ந் உ. இ. எம். டி. சி. ஷோர்ட், அரசாட்சி உதவி ஏசுண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a site for overseer's quarters and cooly lines on the Lindula-Nuwara Eliya road, to wit:—

Preliminary plan 4,998. Village—Dimbulla.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
L 823	Lorne estate	Tea and grass	E. Rosling, Esq.	A. R. P. 0 1 10

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on July 30, 1901, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri, June 24, 1901. E. M. DE C. SHORT, Assistant Government Agent.

1876 ன்வு ஏபிரி 3 ன்வு காலத்தினது 7 ம பிரிவின பிரகாரம் மெஸ்ட்ஹவுஸ்கககட்ட என்னும் பகிரங்கதேவைககு வேண்டியதான பின்னர்ச்சொலபபபம காணியை, அஃதாவது:—

கோ.	ஓயிலை வகை.	விவரம்.	உரித்தாளியின பெயர்.	விசாலம்.
L 823	லோர்ன் எஸ்டேட்	தேயிலை	ஈ. ரோஸிங்	0 1 10

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யுமபடி 1876 ம் (நடு)-த்துக் காணிககு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகார மூலமாய் 1901 ம ஆடிமாசம் 30 ந் தேதியிலன்று 12 மணிககு நுவரெலியாவில் எனமுன்பாக வெளிப்படாத தத்தமககு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கனையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

மேற்கூறியதக் காணிககு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகார மூலமாய் 1901 ம ஆடிமாசம் 30 ந் தேதியிலன்று 12 மணிககு நுவரெலியாவில் எனமுன்பாக வெளிப்படாத தத்தமககு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கனையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

1876 ம் (நடு)-த்து 3 ம இலககச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் மெஸ்ட்ஹவுஸ்கககட்ட என்னும் பகிரங்கதேவைககு வேண்டியதான பின்னர்ச்சொலபபபம காணியை, அஃதாவது:—

பிரதமபடத்த இலககம் 4,998. குறிச்சு—டிம்புலா.

துண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின பெயர்.	விசாலம்.
L 823	லோர்ன் எஸ்டேட்	தேயிலை	ஈ. ரோஸிங்	0 1 10

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யுமபடி 1876 ம் (நடு)-த்துக் காணிககு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகார மூலமாய் 1901 ம ஆடிமாசம் 30 ந் தேதியிலன்று 12 மணிககு நுவரெலியாவில் எனமுன்பாக வெளிப்படாத தத்தமககு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கனையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

மேற்கூறியதக் காணிககு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகார மூலமாய் 1901 ம ஆடிமாசம் 30 ந் தேதியிலன்று 12 மணிககு நுவரெலியாவில் எனமுன்பாக வெளிப்படாத தத்தமககு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கனையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

நுவரெலியா கச்சேரி, 1901 ம (நடு) ஆனிமீ 24 ந் உ. இ. எம். டி. சி. ஷோர்ட், உதவி அரசாட்சி ஏசுண்டு.





1876 ක්වු අවුරුද්දේ නොමමර 3නේ ආඥාවනුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, එනම් :— උඩ පුස්සැල්ලාවේ දුම්රිය පාර සෑදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වම් 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාවනුයේ” හවෙති කාණ්ඩයේ කරතිවෙන පංතාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වගන්සේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නම් :—

සිතියම 4,988. ගම—නුවරඑලියේ තහරැතිවැඩි සභාවේ මාදම්තුල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියකම් නිසන්තා.	මගත.
				අ. රු. ප.
E 822	බලැස්පුල්	නේ වත්ත	රොබට්සන් නෝනා	1 0 2.50
F 822	එම	එම	එම	3 0 36
G 822	එම	එම	එම	0 0 12
G 822½	එම	එම	එම	0 0 0.75
H 822	එම	ලවල, වනාවෙන්වතාව	ගිනිසන් මගන්මයාගේ	
		එලවළ වවා තිබේ	උරුමක්කාරයෝ	0 2 28.50
I 822	—	හරක්තාල	එම	0 0 1.37
J 822	—	ලවල	එම	0 1 26
K 822	—	එලවළ කොටුව සහ පැලක්	එම	0 0 18.56
L 822	—	එලවළකොටුව	එම	0 1 16.50
M 822	—	එම	එම	0 0 7.50
N 822	—	එම	එම	0 0 12
O 822	—	කොටසක් එලවළ වවා තිබේ	එම	0 3 12
P 822	—	ලවල සහ පහත	එම	0 1 27.50
Q 822	—	එම	එම	0 0 20.75
R 822	—	පහත	එම	0 0 0.50
S 822	—	එම	එම	0 2 39.37
T 822	—	එම	එම	0 0 3.75
U 822	—	එම	සැලැවිස් සිල්වා මගන්මයා	0 0 4
13376	—	තරත්තපාර	ආණ්ඩුව	0 0 1
13377	—	එම	එම	0 0 8.75
13378	බලැස්පුල්	පහත	—	1 1 11.50
13379	එම	මුහුලාන	—	2 2 15

එවැනි ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බිහිකර තිබෙන ගැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තවුත්ම නොහොත් තවුත් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1901 ක්වු අගෝස්තු මස 9 වෙනි දින දවස 12නේ කතිසමට නුවරඑලියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ තවුත්ගේ අයිතියමේ තොරතුරුත් කියාසිටින්නට බිහිවූ මෙයින් දැනගත යුතුයි.

වම් 1901 ක්වු ජූනි මස 29 වෙනි දින  
 නුවරඑලියේ කවිවෙරියේදීය.  
 ඊ. ඇම්. ද සි. කේර්ට්,  
 ආණ්ඩුවේ ඒපත්ත පමිත.

1876 ම (වැරැද්ද) 3 ම ඉලකසේසඳුප්පුනු 7 ම පිරිවිත් ප්‍රකාරයට ඉඩපුළුලාන මග්ගයේ කෙරුණු  
 අණු ම පිරිවිත් තේවෙසුකු වෙණුප්පුනු පිණිස සොලසවදීමට කාණ්ඩයක්, අදාළවූ :—

ප්‍රාග්ධන පද්ධති ඉලකසම 4,988. ශ්‍රී ලංකා—නුවරඑලිය නගරයේ පිහිටි ප්‍රදේශය.

නං. (R.)	කාණ්ඩයේ නම	විවරය	ඉඩමේ නම	විස්තාරය
E 822	පිලාසුපුල්	තොට්ටම	රොබට්සන් නෝනා	1 0 2.50
E 422	එම	එම	එම	3 0 36
G 822	එම	එම	එම	0 0 12
G 822½	එම	එම	එම	0 0 0.75
H 822	—	මාකරිතොට්ටම	ගිනිසන් මගන්මයාගේ	0 2 28.50
I 822	—	මාදම්පාල	එම	0 0 1.37
J 822	—	ලවල	එම	0 1 26
K 822	—	මාකරිතොට්ටම	එම	0 0 18.56
L 822	—	මාකරිතොට්ටම	එම	0 1 16.50
M 822	—	එම	එම	0 0 7.50
N 822	—	එම	එම	0 0 12
O 822	—	පාතිමාකරිතොට්ටම	එම	0 3 12
P 822	—	ලවල සහ පහත	එම	0 1 27.50
Q 822	—	එම	එම	0 0 20.75
R 822	—	පහත	එම	0 0 0.50
S 822	—	එම	එම	0 2 39.37
T 822	—	එම	එම	0 0 3.75
U 822	—	එම	සැලැවිස් සිල්වා මගන්මයා	0 0 4
13376	—	තරත්තපාර	ආණ්ඩුව	0 0 1
13377	—	එම	එම	0 0 8.75



කො.	ඉඩමේ නම.	අයදුම.	අයිතිකම් කීයන්හා.	මහක. අ. රු. ප.
C 132	සයිඩ්කුලමේකුඹුර	කුඹුර	බන්ධා වෙල්විදුනේ සහ ඇම්. රත්නාමි	0 0 14
D 132	එම	එම	ඩී. ඩී. විජයසිංහ සහ අජපුරුලේ බද්දේරු	0 0 14-25
E 132	එම	එම	ඩී. ඩී. විජයසිංහ	0 0 7-25
F 132	එම	එම	අජපුරුලේ මැනික්රල	0 0 8-25
G 132	එම	එම	කේ. වෙල්විදුනේ සහ ඒ. බද්දේරු	0 0 13
H 132	එම	එම	ඒ. මැනික්රල, පී. වත්තිනාමි සහ පී. අජපුරුල	0 0 7
I 132	එම	එම	ඒ. අයි. වෙල්විදුනේ	0 0 6-50
J 132	එම	එම	ඒ. ඇන්. කපුරුතාමි	0 0 7-25
K 132	එම	එම	වී. වෙල්විදුනේ සහ වී. බන්ධා	0 0 6-75
L 132	එම	එම	අජපුරුලේ මුදිකන්සේ	0 0 7
M 132	එම	එම	බයිරුලේ මැනික්රල	0 0 6
N 132	එම	එම	අනුරාධපුරේ සිරිවර්දන	0 0 13
O 132	එම	එම	වී. ජී. බන්ධා, ඇන්. වෙල්විදුනේ සහ විකිරිනාමි	0 0 6
P 132	එම	එම	පී. වී. එකනි සහ ඇම්. වෙල්විදුනේ	0 0 7
Q 132	එම	එම	ඒ. ඇන්. කපුරුතාමි සහ තවත් කෙනෙක්	0 0 11-25
R 132	එම	එම	කම්මැත්තැවේ ඇන්. ගමරුල	0 0 12-75
S 132	එම	එම	වී. වෙල්විදුනේගේ සුද්දනාමි සහ තවත්	0 0 12-25
T 132	එම	එම	පී. ගමරුල සහ තවත්	0 0 11
U 132	එම	එම	වී. මැනික්රල සහ තවත්	0 0 11-50
V 132	එම	එම	එම	0 0 11
W 132	එම	එම	වී. සුද්දනාමි සහ වත්තිනාමි වෙල්විදුනේ	0 0 11-50
X 132	එම	එම	වී. වෙල්විදුනේ	0 0 10-25
Y 132	එම	එම	පින්තාමි හිටපු වෙල්විදුනේ	0 0 13
Z 132	එම	එම	ඒ. බද්දේරු සහ පී. කිරිනාමි	0 0 5-25
A 133	එම	එම	කේ. ගමරුල, තලාකොලුවැවේ	0 0 0-75

සිකිකම් 1,970. තලාකොලුවැව.

කො.	ඉඩමේ නම.	අයදුම.	අයිතිකම් කීයන්හා.	මහක. අ. රු. ප.
B 133	තලාකොලුවැවේ	කුඹුර	ඇම්. වෙල්විදුනේගේ වී. එකනි සහ ඇන්. එකනි	0 0 2-50
C 133	එම	එම	වී. එකනි, තම්මන්තැවේ	0 1 14
D 133	එම	එම	කපුරුතාමිගේ කපුරුල	0 1 37
E 133	එම	එම	තලාකොලුවැවේ මැනික්රල වෙල්විදුනේ	0 0 20-50
F 133	එම	එම	ලපරුල ගමරුල	0 0 4-75

සිකිකම් 1,972. කුඩාවෙල්ලක්කඩවල.

කො.	ඉඩමේ නම.	අයදුම.	අයිතිකම් කීයන්හා.	මහක. අ. රු. ප.
G 133	කුඩාවෙල්ලක්කඩවල	කුඹුර	අඵත්ගල් විහාරේ කේ. උත්තාන්සේ	0 0 39-25

එබැවින් ඉඩම් අයිතිකරු ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා ගත්වෙති මහත්මයාණන් මිනැකර තිබෙන තැම්බට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ ඥාතූන්ගේ නමින්ම නොහොත් නමින් වෙනුවට ක්‍රියාකරණ අංක වම් 1901 ක්වූ ජූලි මස 31 වෙනි දින දැවල් 1 ක කනිෂ්ඨ අනුරාධපුර කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොමිෂන්වලට අයිතිවාසිකම්ද කියා සිටීමට මිනැවැසහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ නමුත් කෙටි අයිතිකමේ කොරතුරුත් කියා සිටීමට මිනැ බව මෙයින් දැනගත යුතුයි.

මම 1901 ක්වූ ජූලි මස 1 වෙනි දින අනුරාධපුරේ කවිවේරියේදීය. ඇල්. ඩිමිල්සු. ඩුන්, උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම් (ඉං)-නං 3 ම් ඉලක්කම් සඳහා 7 ම් පිරිවින පිරිකාරාම ටැප්පානා ධර්මවෙසුරුන්ගේ ජේ ආණ්ඩුවේ පිහිටි සොල්ලිපිටිම කාණිකින, අමුණා වතු :-

පිරිමසුම් ඉලක්කම් 1,968. පවිත්තිලාය.

නං.	කාණිකින ටැප්පා	විවරය.	උරුමකරුවන්ගේ නම.	මහක. අ. රු. ප.
A 132	පවිත්තිලාය	වයඹකාණි	ආ. ජයතිලක	0 0 2-50
B 132	එම	එම	ආ. ජයතිලක, ආ. ජයතිලක	0 0 8-50
C 132	එම	එම	වණ්ඳා වෙල්විදුනේ සහ ආ. ජයතිලක	0 0 14
D 132	එම	එම	ආ. ජයතිලක, ආ. ජයතිලක	0 0 14-25
E 132	එම	එම	ආ. ජයතිලක	0 0 7-25
F 132	එම	එම	ආ. ජයතිලක	0 0 8-25
G 132	එම	එම	ආ. ජයතිලක, ආ. ජයතිලක	0 0 13
H 132	එම	එම	ආ. ජයතිලක, ආ. ජයතිලක	0 0 7
I 132	එම	එම	ආ. ජයතිලක	0 0 6-50
J 132	එම	එම	ආ. ජයතිලක	0 0 7-25
K 132	එම	එම	ආ. ජයතිලක, ආ. ජයතිලක	0 0 6-75

අංක.	காணியினது பெயர்.	வியபரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ஏ. ரூ. ப.
L 132	பயிந்திருளம்குமபுர	வயற்காணி	அப்புறல்கே முடியானவே	0 0 7
M 132	ஹே	ஹே	பயிருல்கே மெனிச்சுல	0 0 6
N 132	ஹே	ஹே	அனுராசபுரத்திலிருக்கும் சிரிவார்த்தண	0 0 13
O 132	ஹே	ஹே	வீ. ஜி. வண்டாலும் எஸ். வெலவிதானையும தீக்கிரிகாமியும்	0 0 6
P 132	ஹே	ஹே	பீ. பீ. எத்தானியும் எம். வெலவிதானையும	0 0 7
Q 132	ஹே	ஹே	ஏ. என். கப்புறுகாமியும் வேறூரானும்	0 0 11.25
R 132	ஹே	ஹே	தமமனனேவாவிலிருக்கும் என். கமரூலை	0 0 12.75
S 132	ஹே	ஹே	வீ. வெலவிதானகே சுதுகாமியும் வேறூ டகனும்	0 0 12.25
T 132	ஹே	ஹே	பீ. கமரூலையும வேறுடகனும்	0 0 11
U 132	ஹே	ஹே	வீ. மெனிகரூலையும வேறுடகனும்	0 0 11.50
V 132	ஹே	ஹே	பீ. மெனிகரூலையும வேறுடகனும்	0 0 11
W 132	ஹே	ஹே	வீ. சுதுகாமியும் வண்ணிகாமி வெலவி தானையும	0 0 11.50
X 132	ஹே	ஹே	வீ. வெலவிதானை	0 0 10.25
Y 132	ஹே	ஹே	பிண்காமி முனவெலவிதானை	0 0 13
Z 132	ஹே	ஹே	ஏ. பதரூலையும பீ. கிரிகாமியும்	0 0 5.25
A 133	ஹே	ஹே	தலகொலவேவாவிலிருக்கும் கே. கம ரூலை	0 0 0.75
பிரதமப்படத்து இலக்கம் 1,970. குறிச்சி—தலகொலவேவர்.				
B 133	தலகொலவேவாகுமபுர	வயற்காணி	எம். வெலவிதானகேயும், வீ. எதானியும் என். எதானியும்	0 0 2.50
C 133	ஹே	ஹே	தமமற்றேவாவிலிருக்கும் ஜி. எதானி	0 1 14
D 133	ஹே	ஹே	கப்புறுகாமிகே கப்புறுளை	0 1 37
E 133	ஹே	ஹே	தலகொலவேவாவிலிருக்கும் மெனிகரூ லை வெலவிதானை	0 0 20.50
F 133	ஹே	ஹே	வயபரூலை கமரூலை	0 0 4.75
பிரதமப்படத்து இலக்கம் 1,972. குறிச்சி—குடவெலலங்கடவெலை.				
G 133	குடவெலலங்கடவெல குமபுர	வயற்காணி	அலுத்தலக்காரகே உள்ளானவே	0 0 39.25

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (இந்த) துக்கு காணி எடுத்ததுக்கொள்வதைப்பற்றிய சட்டத்தினதும் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்கிருப்பதனால், அக்காணிகளை ஆட்சிப்படுத்தக்கொள்ள அரசாட்சியாளர் எண்ணியிருக்கிறார் எனப்பதை 7 ம் பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான் இதைக்கொண்டு பிரகிததமாய விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதில் காணிகளுக்கு உரித்தாக்குப்பேசுகின்ற சகலரும் தாமச அல்லது அவரவருடைய காரியகாரர் (பலமாய் 1901 ம் (இந்த) ஆடிமீ 31 ந்தேதியிலுள்ள பின்னோரம் 1 மணிகளுக்கு அனுர சபுர கச்சேரியிலுள்ள முன்பாக வெளிப்படுத்தி தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதகமும் உரித்தாக்கினதொன்றையும் விவரங்களையும் சொல்லும்படி இத்தால அலுவலர்களிடத்திற்கேட்கக்கொள்ளப்படுகின்றது.

அனுராசபுர கச்சேரி, எஸ். டபிள்யூ. பூத்,  
1901 ம் (இந்த) ஆடிமீ 1 ந்தேதி, அரசாட்சி எசன்சி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a halting bungalow on the Bandarawela-Liyangahawela road to-wit:—

Preliminary plan 970. Village—Liyangahawela in Bambaragama.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
I 103	Liyangahawelawatta (estate)	Tea	The Haputale Coffee Company	0 3 38

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Bandarawela Hotel on August 6, 1901, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kachcheri, G. A. BAUMGARTNER,  
Colombo, June 27, 1901. Government Agent.

1876 ன் ஐ 31 ஆடிமீ 31 ந்தேதியிலுள்ள பின்னோரம் 1 மணிகளுக்கு அனுர சபுர கச்சேரியிலுள்ள முன்பாக வெளிப்படுத்தி தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதகமும் உரித்தாக்கினதொன்றையும் விவரங்களையும் சொல்லும்படி இத்தால அலுவலர்களிடத்திற்கேட்கக்கொள்ளப்படுகின்றது.

கோ.	ஓடுவது கல்.	சுவரம்.	அளவு.	கிடை.
I 103	பிளாவின்கொல்லைவட்டம்	தெய்வம்	பெரியகல் கிடை	0 3 38

1876 ன் ஐ 31 ஆடிமீ 31 ந்தேதியிலுள்ள பின்னோரம் 1 மணிகளுக்கு அனுர சபுர கச்சேரியிலுள்ள முன்பாக வெளிப்படுத்தி தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதகமும் உரித்தாக்கினதொன்றையும் விவரங்களையும் சொல்லும்படி இத்தால அலுவலர்களிடத்திற்கேட்கக்கொள்ளப்படுகின்றது.





ජාඇලේ සිට හෙතරත්ගොඩටද, කෝවිලේ සිට කඩුවෙලටද, කොළඹ සිට අප්පාලේලටද, මිරිකානේ සිට මන්තේ ගොඩටද, කැලණියේ සිට හෙතරත්ගොඩටද, පාමනකඩ සිට කොරනටද, අළුත්ගම සිට රදවානටද, හත්වැල්ලේ සිට නම්පානටද, කොළඹ සිට ගාල්ලටයන පාරේ හැතැප්ම 29යේ සහ 30 කනු අතරේද, මීනමුලේ සිට දුකාගහටද, මිනි වත්ගොඩ සිට කොටදෙනියාවටද, පෙල්ලන්තනන්දියේ සිට අළුතාපලටද, පස්සාලේ සිට හිරිලලටද, මීනමුලේ සිට හිරිලලටයන පාරේ හැතැප්ම 4යේ සහ 6යේද, 9යේ සහ 10යේ කනු අතරේද, කොළඹ සිට නුවරට යන පාරේ හැතැප්ම 10යේ සහ 12යේ කනු අතරේද, කොළඹ සිට නුවරට යන පාරේ හැතැප්ම 21යේ සහ 23යේ කනු අතරේද, විසිදුගම සිට වැව්ටද, පානදුරේ සිට නම්පානටද, කොළඹ සිට ගාල්ලට යන පාරේ හැතැප්ම 14යේ සහ 15වේ කනු අතරේද, පස්සාලේ සිට හත්වැල්ලට යන පාරේ රේන්දද.

ඇ. ආර්. ඇලිස්,  
ආණ්ඩුවේ ඒජන්ත වමෙක.

වස 1901 ක්වු ජූලි මස 3 වෙනි දින කොළඹ නවවේරියේදී.

NOTICE is hereby given that on Wednesday, July 10, 1901, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from July 16 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of May, 1901.

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

- 1. Gampola bridge toll.
2. Peradeniya bridge and Iriyagama road toll.
3. Dambulla and Galewela.
4. Katugastota.

R. A. G. FESTING,  
for Government Agent.

Kandy Kachcheri,  
July 1, 1901.

මෙහි පහත සඳහන්වෙන මධ්‍යමදිසාවේ කොටුපල් පාරම් රේන්දවලට, වස 1901 ක්වු මැයි මාසේට වාරගණනය ගෙවියුතු මුදල් වස 1901 ක්වු ජූලි මස 10 වෙනි දිනදී නොහොත් ඊට මන්තේ ප්‍රථම ගැණුම්කාරයෝ විසින් ගෙවන්ව නොයෙදුනේ විනම්, නැවත විකිනීමෙන් වෙන්ව ගෙදෙන්නාවූ යම් අලාභකයෙකුට ඔවුන් වගකීමට යටත්කර, වස 1901 ක්වු ජූලි මස 16 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද, ඉහතකී ජූලි මස 10 වෙනි බදද පස්වරු 1ව මහනුවර කවිවේරියේදී නැවත විකුණන්ව ගෙදෙන වග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අගවරින් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනයන් එක මාසේක මුදල විකුණු පුවසේදී මුදලෙන් බැඳගන්නට බැහැ.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා හේ රුමිකර දෙනුලැබේ.

විකිනීමට නිබේන රේන්ද නම් :

- 1. ගම්පල පාරම් රේන්දය.
2. පේරාදෙණියේ පාරම් සහ ඊරිගම පාරේ රේන්දය.
3. දඹුල්ල සහ ගල්වෙල.
4. කටුගස්තොට.

ආර්. පැස්වින්,  
ආණ්ඩුවේ ඒජන්තවරයාගේ වෙනුවට.

වස 1901 ක්වු ජූලි මස 1 වෙනි දින මහනුවර කවිවේරියේදී.

NOTICE is hereby given that on Thursday, July 18, 1901, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack and Toll Rents of the North-Western Province from August 1 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of June, 1901.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Arrack Rent.

Seven Korales.

Bridges.

- 1. Metibokka, at or near the bridge near 13th milepost from Kandy.
2. Deduru-oya, on Kurunegala-Puttalam road.
3. Deduru-oya, on Kurunegala-Dambulla road.
4. Maguru-oya, on Kurunegala-Giriulla road.
5. Maguru-oya, on Kurunegala-Puttalam road.
6. Dodangaslanda.
7. Tuntota, at or near the bridge between the 29th and 30th mileposts.

Roads.

- 8. Kurunegala-Polgahawela at Polgahawela, at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
9. Kurunegala-Kandy, at Mallowapitiya.

C. A. MURRAY,  
Government Agent.

Kurunegala Kachcheri,  
July 1, 1901.

මෙහි 1901 ක්වු අගෝස්තු මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලය ඇතුලත මෙහි පහත සඳහන්වෙන වගම් දිසාවේ අරක්කු සහ පාරම් සහ පාරේ රේන්දයකට ඒවා ගනුලැබූ පලමු ගැනුම්කාරයෝ විසින් වස 1901 ක්වු ජූලි මස 18 වෙනි දින කොහොත් ඊට ප්‍රථමයෙන් ගෙවන්ව නොයෙදුනොත් එසේ ගෙවන්ව නොයෙදෙන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අලාභයට එකී ජූලි මස 18 වෙනි දින පස්වරු දෙකට කුරුනෑගල කවිවේරියේදී නැවත විකුණන්ව ගෙදෙන බව මෙයින් දැනුම්දන්නා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලාගලද මුදලෙන් දහයෙන් කොටසක් කවිවේරියේ බැඳිය යුතුයි.

වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනේදී කියවා හේ රුමිකර දෙනවා ඇත.

අරක්කු රේන්ද.

හත්කෝරලේ අරක්කු රේන්දය.

පාරම් රේන්ද.

- 1. නුවරපාරේ මැටිබොක්ක පාරම් රේන්දපොල, නුවර පාරේ 13යේ කනුවල පාරමේ හෝ ඒ අසල.
2. කුරුනෑගල පුත්තලම්පාරේ තිබෙන දුරුමයේ පාරම් රේන්දපල.
3. කුරුනෑගල දඹුල්ල පාරේ තිබෙන දුරුමයේ පාරම් රේන්දපල.
4. කුරුනෑගල හිරිලලපාරේ මඟුරුමය.
5. කුරුනෑගල පුත්තලම් පාරේ තිබෙන මඟුරුමය පාරම් රේන්දපල.
6. දෙබන්ගස්ලන්ද.
7. මාදම්පේ පාරේ හැතැප්ම 29ව සහ 30ව අතර තුන්තොට පාරම් රේන්දපල.

පාරේ රේන්ද.

- 8. පොල්ගහවෙල කුරුනෑගල පාරේ පොල්ගහවෙල පාරේ රේන්දපල, කොළඹ පාරේ 47යේ කනුව ගාමා හෝ කුරුනෑගල පාරේ 11යේ කනුවගාමා.
9. කුරුනෑගල නුවර පාරේ මල්ලට රේන්දපල.

සී. ඒ. මරේ,  
ආණ්ඩුවේ ඒජන්තවරයාගේ.

වස 1901 ක්වු ජූලි මස 1 වෙනි දින කුරුනෑගල කවිවේරියේදී.

NOTICE is hereby given that on Saturday, July 20, 1901, at 2 P.M., will be put up for re-sale at the Anuradhapura Kachcheri, at the risk of the original purchaser, the Arrack Rent of the North-Central Province, if the original purchaser has not before that date paid up and settled the sixth instalment due for the month of June, 1901.

The purchaser at the re-sale will be required to deposit an amount equal to one month's rent in cash on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Anuradhapura Kachcheri,  
June 28, 1901.

L. W. C. SCHRADER,  
for Government Agent.

MISCELLANEOUS NOTICES.

TENDERS will be received for the purchase of about 5,000 cubic yards of firewood, more or less, in a block of about 70 acres in Mahakudugala Forest, adjacent to Glen Devon estate, out of dead and fallen wood, suppressed trees, and tops of trees, if any, felled by purchaser for timber.

Tenders should state a rate per cubic yard for firewood.

Tenders will be received by the Assistant Conservator of Forests, Hill Reserves, Nuwara Eliya, on or before July 29, 1901.

Tenders are subject to the approval of the Conservator of Forests, Colombo, who does not bind himself to accept the highest or any tender.

All firewood must be removed within twelve months, but an extension of time may, under special circumstances, be allowed, if approved by the Conservator of Forests.

H. R. SPENCE,  
Assistant Conservator of Forests,  
Hill Reserves.

Office of the Assistant Conservator of Forests,  
Nuwara Eliya, June 24, 1901.

ග්‍රැන්ඩ්වොන් වත්තට යාම මහකුඩුගල කැලේ අක්කර 70ක් පමණ ඇති කම්බියක වැවිලි වැරිලි සහ ගැඹුම්කාරකයන් විසින් ඉරන්ට කපන ගම් ගස්වල අත්තිප්වලින්ද, දර කිසිවක් තර 5,000ක් පමණ මෘලට ගැනීමට වැන්ඩර්සන් චාරගනු ලැබේ.

වැන්ඩර්සන් වතු වල කිසිවක් තරගකට මෙපමණ කිසි සඳහන් කරන්න ඕනෑය.

වැන්ඩර්සන් නුවරඑළියේ කැලෑප්පත්තලත්තාන්ගේ විසින් වෂි 1901 ජූලි මස 29 වෙනි දිනට මත්තෙන් චාරගනු ලැබේ.

සියළුම වැන්ඩර්සන් කොළඹ මහකැලෑප්පත්තලත්තාන්ගේගේ කැමැත්තට පටකන්වෙන්න ඕනෑමන් ඇරුල්ලක් වැඩිම වැන්ඩර්සන් හෝ කිසිම වැන්ඩර්සන් චාරගන්න බැඳෙන්නේ නැත.

සියළුම දර 12ක් මාසයක් ඇතුලතදී කැලෑන් අහස් කරන්න ඕනෑය.

එම්. ආර්. ස්පෙන්ස්,  
කැලෑප්පත්තලත්තාන්ගේ.

වෂි 1901 ජූලි මස 24 වෙනි දින  
නුවරඑළියේ කැලෑප්පත්තලත්තාන්ගේගේ කන්තෝරුවේදීය.

TENDERS are invited for all stamped trees 4 ft. 6 in. to 6 ft. in girth in a block of about 70 acres in Mahakudugala Forest, adjacent to Glen Devon estate :—

Total Number of each Species stamped.	Species.	Total Cubic Feet.		Average Length. Feet.		Average Girth. Feet.		Average Cubic Feet.	
		ft.	in.	ft.	in.	ft.	in.	ft.	in.
51	Damba	1,304	4	16	0	5	0	25	6
5	Malveralu	120	8	17	0	4	10	24	0
4	Kurundu	74	4	15	0	4	4	18	7
1	Pandaru	31	7	25	0	4	6	31	7
7	Mathawara	180	6	18	8	4	2	25	9
15	Mihiriya	503	11	16	3	5	4	33	7
4	Kaha	50	0	12	6	4	0	12	6
6	Kina	163	3	17	4	5	0	27	2
4	Galveralu	170	2	20	9	5	6	42	6
3	Katukenda	81	10	13	4	5	4	27	3
4	Liyan	97	10	17	3	4	9	24	5
1	Walbiling	12	7	10	0	4	6	12	7
2	Sapu	54	5	16	0	5	2	27	2
1	Hampalanda	18	11	15	0	4	6	18	11
5	Madel	113	10	17	0	4	8	22	9
113		2,978	2						

Care has been taken to stamp only sound trees, but their soundness is not guaranteed. In calculating cubic contents of above trees 6 in. in girth have been deducted for bark, &c.

Tenders are invited for the purchase of the trees as they stand in forest.

Offers will be received for the purchase of all the trees in the block.

Offers may be made for a lump sum or rate per cubic foot. It should be stated in tender how payment of the purchase money will be made, and within what time trees purchased will be felled and removed from the forest.

In the event of a rate per cubic foot being accepted, 10 per cent. will be allowed for bark, &c., off cubical contents calculated from actual measurements of felled logs.

All posts cut for scaffoldings for sawing purposes must be stamped by a Forest Officer and paid for at usual rates.

No tenders will be accepted unless a deposit is made at the time of tendering of 50 cents per every tree. The purchaser will not be entitled to the top pieces and branch wood of trees. List of measurement of trees may be obtained at 25 cents per list on application to the Assistant Conservator of Forests, Hill Reserves, Nuwara Eliya, who will furnish any further information which may be required. Tenders will be received by the said Assistant Conservator of Forests on or before July 29, 1901. Tenders are subject to the approval of the Conservator of Forests, Colombo, who does not bind himself to accept the highest or any tender. All timber must be removed within twelve months, but an extension of time may, under special circumstances, be allowed, if approved by Conservator of Forests.

Assistant Conservator's Office,  
Nuwara Eliya, June 24, 1901.

H. R. SPENCE,  
Assistant Conservator of Forests, Hill Reserves.

ලැන්ඩ්වෙන්ඩර් වින්ඩට සාම මහකුඩුගල කැලේ අක්කර 70ක් පමණ ඇති කවිවිසක අති 4½ සිට අති 6 වට ඇති මුද්දර කර තබන ගස් මිලේට ගැනීම සඳහා වැන්ඩර්පත්තු බාරගනු ලැබේ.

මුද්දරකර තබන ගස් පැතිවල ගනන.	ගස් ජාති.	මුදු කිසුකික් අති ගනන.		ගස්වල දිග.		ලෙල්ලට යන කරම.		ගස්වල මුදු කිසුකික් අති ප්‍රමාණය.			
		අති.	අඟල්.	අති.	අඟල්.	අති.	අඟල්.	අති.	අඟල්.		
51	දඹ	...	...	1,304	4	16	0	5	0	25	6
5	මල්වෙරළ	...	...	120	8	17	0	4	10	24	0
4	කුරුඳු	...	...	74	4	15	0	4	4	18	7
1	පාන්තේරු	...	...	31	7	25	0	4	6	31	7
7	මානාපර	...	...	180	6	18	6	4	2	25	9
15	මිනිරිස	...	...	503	11	16	3	5	4	33	7
4	කහ	...	...	50	0	12	6	4	0	12	6
6	කින	...	...	163	3	17	4	5	0	27	2
4	ගල්වෙරළ	...	...	170	2	20	9	5	6	42	6
3	කඩුකැන්ද	...	...	81	10	13	4	5	4	27	3
4	ලිසන්	...	...	97	10	17	3	4	9	24	5
1	වල්කිලි	...	...	12	7	10	0	4	6	12	7
2	සපු	...	...	54	5	16	0	5	2	27	2
1	හම්පලන්ද	...	...	18	11	15	0	4	6	18	11
5	මඩොල්	...	...	113	10	17	0	4	8	22	9
113				2,978	02						

හොඳ ගස් පමණක් මුද්දරකර තිබේ. නුමුත් සේරම ගස් හොඳ බවට සහතික නොකරමි. එම ගස්වල ප්‍රමාණය ගනන්ගන්න විට අඟල් 6ක් ගස්වල පොදුවලට අත්ඇර තිබේ. ගස් කැලේ තිබෙන විදියටම මිලේට ගැනීම සඳහා වැන්ඩර්පත්තු ලේලිකර තිබේ. ලත්තු බාරගන්නේ කැලෑකවිටේ මුද්දරකර තබන සේරම ගස්වලටයි. සේරම ගස්වලට ගෙවන මුදු ගනන හෝ නැතිනම් කිසුකික් අතිගතව මෙපමණය කියා ලේලිකරන්න පුළුවනි. මිලේට ගත් ගස්වලට මුදු ගෙවන ක්‍රමය සහ කොපමණ කැලෑකිය. ගස් කපා කැලෑන් අහක්කරගන්නවාද කිසිත් ලේලි පුම්පත්තු සඳහන්කරන්න මිනුම. කිසුකික් අතිගතව මෙපමණය කියා ලේලි ගනන හාරගන්න යෙදුණොත් ගස්වල පොදුවල ගනනට කපාපු කොටුවල ගානෙන් සියගට දහයක් අඩුකරනු ලැබේ. මෙම ගස් ගන්න ඇත්තා විසින් එවා ඉරන්කාරිය කනු පිටි ආදිය මිනුකරනවා නම් එවා කැලෑ දෙපාර්තමේන්තු මේ කැනුනොකුට කියා මුද්දරකර කපන්න මිනුවන් ඇර එවාට ගෙවන්නන් මිනුම. එක ගසට සහ 50 බැගින් මුදල් බද්දක් නොගෙදුණොත් එවෙනි ලේලිපත්තු බාරගනු නොලැබේ. මිලේට ගත් අයට ගස්වල අයිස්කැලි සහ අතුක් අයිතිනැත. ගස්වල ගනන් සඳහන් ලැයිස්තු මිනු අය සහ 25 බැගින් නුවරඑලියේ කැලෑඒජන්තලත්තාන්සේගෙන් ලබාගත හැකි වෙනත් ඇර වෙනත් තොරතුරු මේ ගැන ලත්තාන්සේගෙන් දැනගන්න පුළුවන්වෙනවා ඇත. වැන්ඩර්පත්තු ඉහතකි කැලෑඒජන්තලත්තාන්සේ විසින් වම් 1901 ක්වු ජූලි මස 29 වෙනි දිනට මත්තෙන් හාරගනු ලැබේ. සිළුම වැන්ඩර්පත්තු කොළඹ මහ කැලෑඒජන්තලත්තාන්සේගේ කැමැත්තට යටත්වෙන්න මිනුවන් ඇර ලත් තාන්සේ වැනිම වැන්ඩර්සන් හෝ කිසිම වැන්ඩර්සන් බාරගන්න බැඳෙන්නේ නැත. ලී සිල්ලක්ම 12ස් මාසයක් ඇතුලතදී කැලෑන් අහක්කරන්න මිනුම. වම් 1901 ක්වු ජූනි මස 24 වෙනි දින නුවරඑලියේ කැලෑඒජන්තලත්තාන්සේගේ කන්තෝරුවේදීය.

එම්. ආර්. ස්පෙන්ස්,  
කැලෑඒජන්තලත්තාන්සේ.

WHEREAS hoof-and-mouth disease has broken out among the cattle in the village Narawila in Meda palata in Chilaw District, in the North-Western Province, it is hereby declared that the village Narawila—bounded on the north by the villages Sandanangama and Maningala, on the east by Kuddetiya and Yakkessawa, on the south by Koswatta, and on the west by Kachchirawa—is an infected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891. This notification is to take effect from this date.

J. G. FRASER,  
Assistant Government Agent.

Chilaw Kachcheri,  
June 29, 1901.

WHEREAS hoof-and-mouth disease has broken out among the cattle in the villages Ponnankanniya and Siyambalagasvela in Munnessaram pattu south in Chilaw District, in the North-Western Province, it is hereby declared that the villages Ponnankanniya and Siyambalagasvela—bounded on the north by Maradankulama fields, on the east by Weehena and Manakkulama, on the south by Pambala, and on the west by Pahalagama and Kubukgahawela—is an affected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

J. G. FRASER,  
Assistant Government Agent.

Chilaw Kachcheri,  
June 29, 1901.

**A** N auction sale of the undet-mentioned ebony will be held at the Central Timber Depot, Kew road, Slave Island, on Monday, September 2, 1901, at 2 P.M. :-  
 Total quantity offered for sale : 484 logs, 135 tons 1 cwt. 2 qr. 24 lb.

Lot No.	No. of Logs in each Lot.	Total Weight of Logs in each Lot.		Average Weight of Logs in each Lot.		Average Length & Girth.		District in which Ebony was cut.	Soundness of Logs.	Blackness of Wood.	Whether the Logs are from Dead or Green Trees.	Weight of Heaviest Log in each Lot.		Weight of Lightest Log in each Lot.		Length.		No. of Logs in each Lot over 15 ft. in Length.
		T. C.	Q. L.	T. C.	Q. L.	Length.	Girth.					T. C.	Q. L.	T. C.	Q. L.	Maximum.	Minimum.	
1	28	8 17	2 26	0 6	1 10	15	3 2	N. W. C. Kurunegala	Sound	Black	Green.	0 16	1 10	0 3	2 12	22	0	10
2	21	5 6	2 8	0 5	0 8	15	0	do.	Inferior	do.	Dead & green	0 11	1 0	0 0	3 26	19	0	14
3	6	1 17	2 26	0 6	1 4	15	0	do.	Sound	do.	Green	0 10	3 22	0 3	3 18	18	6	3
4	6	2 4	1 2	0 7	1 9	15	0	do.	Inferior	Black & streaky	Dead & green	0 15	0 0	0 3	1 6	21	9	4
5	17	4 7	2 13	0 5	0 17	21	0	N. E. C. Trincomalee	Sound	Black	Green	0 10	3 15	0 3	3 8	25	0	14
6	35	5 10	0 26	0 3	0 16	19	0	do.	do.	do.	Green	0 6	3 8	0 1	3 0	27	0	35
7	35	5 6	3 4	0 3	0 6	18	0	do.	Inferior	do.	Dead & green	0 7	0 0	0 1	1 0	24	0	35
8	3	0 10	3 18	0 3	2 15	20	0	do.	do.	Streaky	Green	0 5	0 20	0 2	2 16	23	3	3
9	10	3 1	3 6	0 6	0 22	17	0	N. W. C. Kurunegala	Sound	Black	do.	0 12	2 0	0 4	1 4	23	0	7
10	9	1 19	1 15	0 4	1 14	15	0	do.	Inferior	do.	do.	0 10	2 0	0 1	2 13	22	0	4
11	11	2 15	1 20	0 5	0 4	14	0	do.	Sound	do.	do.	0 8	0 22	0 3	1 12	17	0	5
12	6	1 8	1 0	0 4	2 23	14	6	do.	do.	do.	do.	0 8	2 0	0 2	2 20	16	0	3
13	16	4 14	1 16	0 5	3 16	14	6	do.	Inferior	do.	do.	0 12	2 4	0 2	0 24	20	0	6
14	16	5 9	2 0	0 6	3 10	19	0	N. E. C. Trincomalee	Sound	do.	do.	0 15	0 0	0 4	2 8	24	0	15
15	16	4 14	3 2	0 5	3 19	19	3	do.	do.	do.	do.	0 13	1 6	0 3	0 18	26	0	16
16	16	4 4	2 24	0 5	1 5	19	0	do.	Inferior	do.	Dead & green	0 16	1 8	0 3	0 14	25	0	16
17	5	1 7	1 20	0 5	1 26	15	0	C. P. Pallegama	Sound	do.	Green	0 8	0 0	0 4	0 2	17	0	1
18	14	3 10	1 11	0 5	0 2	15	0	do.	do.	do.	do.	0 9	3 20	0 2	1 16	20	6	7
19	21	5 5	2 25	0 5	0 3	14	6	do.	Inferior	do.	Dead & green	0 12	0 24	0 1	0 8	16	6	10
20	6	4 6	1 6	0 14	1 15	9	0	C. P. Haregama	Sound	do.	Green	0 15	2 0	0 11	2 4	11	6	—
21	8	2 17	0 25	0 7	0 6	19	0	N. E. C. Trincomalee	do.	Black	do.	0 13	2 14	0 4	0 8	23	9	8
22	12	1 19	0 16	0 3	1 1	19	0	do.	do.	do.	do.	0 7	1 8	0 2	0 24	22	6	12
23	18	3 2	3 0	0 7	3 7	18	6	do.	Inferior	do.	Dead & green	0 6	0 4	0 1	3 20	26	0	16
24	2	0 15	2 14	0 7	3 7	18	6	do.	do.	Streaky	Green	0 13	1 14	0 2	1 0	19	9	2
25	2	2 3	0 0	0 21	2 0	27	0	do.	do.	Black	do.	0 25	2 0	0 17	1 0	29	0	2
26	6	1 13	2 2	0 5	2 9	17	0	do.	do.	do.	do.	0 8	2 0	0 4	0 0	19	0	6
27	2	0 8	2 8	0 4	1 4	16	9	do.	Sound	do.	do.	0 4	2 8	0 4	0 0	17	6	6
28	2	0 15	2 18	0 7	3 9	19	6	do.	do.	do.	do.	0 9	3 4	0 5	3 14	22	0	2
29	11	3 11	2 2	0 6	3 10	15	6	do.	do.	do.	do.	0 10	3 0	0 3	2 0	30	0	2
30	13	4 9	0 8	0 6	3 10	15	6	do.	Inferior	do.	do.	0 13	2 0	0 3	2 20	21	0	11
31	14	7 4	2 8	0 10	1 8	17	0	do.	do.	do.	do.	0 25	2 20	0 3	3 29	26	0	11
32	36	15 11	1 16	0 8	2 14	16	0	N. W. C. Kurunegala	Sound	do.	do.	0 21	3 10	0 4	1 0	22	0	18
33	22	5 5	0 21	0 4	3 3	16	6	do.	do.	do.	do.	0 14	1 24	0 2	0 20	24	0	11
34	39	8 4	2 18	0 4	0 24	14	0	do.	Inferior	do.	do.	0 12	1 0	0 0	2 20	21	6	11


The timber may be inspected on application made to the Superintendent, Central Timber Depot, who will give any other information that may be required.  
 ALFRED CLARK,  
 Acting Conservator of Forests.  
 Office of the Conservator of Forests,  
 Colombo, July 3 1901.

**NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.**

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Ketigana, situate in the village of Ketigana in the Kandapalla korale of the Matale District, in the Central Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 it was duly declared and notified on June 1, 1900, that if no claim to the land commonly called or known as Ketigana, situate in the village of Ketigana in the Kandapalla korale of the Matale District, in the Central Province, containing in



Scale of 16 Chains to an Inch.

Plan of an allotment of land known as Ketigana (claim), situated in the village Ketigana in Kandapalla korale, Matale District, Central Province, containing in extent 181A. 2R. 0P.

Surveyor-General's Office,  
Colombo, May 13, 1901.

J. L. HAMPTON,  
Acting Assistant Surveyor-General.

extent 181 acres and 2 roods, shown as lot A according to the survey authenticated by S. J. C. More, Esq., for Surveyor-General, bearing date the 20th November, 1899, a certified copy of which lot is herewith annexed, was made to the Assistant Government Agent, Matale, under Ordinance No. 1 of 1897, within the period of

three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas Wegodapola Tikiri Banda, late Registrar of Nikawella, made claim thereto, and Charles Russell Cumberland, the then Assistant Government Agent of Matale, made due inquiry into such claim; and whereas the said Wegodapola Tikiri Banda, late Registrar of Nikawella, having since died, I and Wegodapolawalawwe Tikiri Kumarihami, Wegodapolawalawwe Tikiri Kumarihami, and Wegodapolawalawwe Medduma Kumarihami, lawful heirs of the deceased claimant, have come to an agreement in writing concerning the said land under section 4, sub-section (1), of the said Ordinances, with the consent of His Excellency the Governor:

It is hereby declared, in pursuance of the agreement afore-mentioned, that (1) forty acres of the above land to the south, including the tank and the abandoned paddy field, is admitted to be the property of the said claimant; (2) that the remainder of the above land, in extent 141 acres and 2 roods, is the property of the Crown.

Matale, January 29, 1901.

E. B. ALEXANDER,  
Assistant Government Agent.